



مركز الأوسول
Osoul Center
www.osoulcenter.com



මිලි ආදරවන්ත නබි සමඟ සුන්දර දවසක්



කර්තෘ: අබු කාලිද් අසිමන් බින් අබ්දුල් අසිස් අබාන්මි

සමාලෝචනය (අරාබි):

මහාචාර්ය: අබ්දුල් කරිම බින් අබ්දුල්ලා අල් හුදයිර්

يَوْمًا مَعَ حَبِيبِكَ ﷺ

تأليف

أبو خالد أيمن بن عبدالعزيز أبانمي

راجعه فضيلة الشيخ

د. عبدالكريم بن عبدالله الخضير

ترجمة

محمد نظيم عز الدين

مراجعة

محمد حقييل محمد أمين



සිංහල
Sinhala
سنهالي

③ جمعية الدعوة والإرشاد وتوعية الجاليات بالربوة ، ١٤٤٤هـ

فهرسة مكتبة الملك فهد الوطنية أثناء النشر

أبأمي ، أيمن بن عبدالعزيز بن عبدالمحسن

يوم مع حبيبك صلى الله عليه وسلم - السنهاليه. / أيمن بن عبدالعزيز بن عبدالمحسن أبأمي -

ط ١ - الرياض، ١٤٤٤هـ

٨٢ ص، ١٢ سم x ١٦,٥ سم

ردمك : ٩٧٨-٦٠٣-٨٣٨٢-٤٧-٩

١- السرة النبوية أ.العنوان

١٤٤٤/٦١٥٣

ديوي ٢٣٩

رقم الايداع: ١٤٤٤/٦١٥٣

ردمك : ٩٧٨-٦٠٣-٨٣٨٢-٤٧-٩



මෙම පොත උසුල් මධ්‍යස්ථානය විසින් සංස්කරණය කොට ඇති අතර මෙහි භාවිත කර ඇති සියලුම ආකාර/පවලට එම ආයතනයයි හිමිකම් ලබයි. පහත සඳහන් කොන්දේසි දෙක මත ඕනෑම අයුරින් මෙම පොත නැවත ප්‍රකාශයට පත් කිරීමට අවසර ඇත. 1: මෙම මධ්‍යස්ථානයෙහි අවසරය හා පිළිගැනීම සියලු සංස්කරණ මත පැහැදිලිව සඳහන් විය යුතුයි. 2: මෙම මධ්‍යස්ථානය වෙත යොමු නොකොට කිසිදු වෙනසක් හෝ සංශෝධනයක් කිරීමට නොහැක. මෙම පොත නැවත මුද්‍රණය කිරීමේදී උසස් ප්‍රමිතිය පවත්වා ගැනීමට මධ්‍යස්ථානය දැඩි ලෙස නිර්දේශ කරයි.

+966 11 445 4900

+966 11 497 0126

B.O.Box. 29465 - Riyadh 11457

osoul@rabwah.sa


www.osoulcenter.com



මෙම පොත උසුල් මධ්‍යස්ථානය විසින් සංස්කරණය කොට ඇති අතර මෙහි භාවිත කර ඇති සියලුම ආකාර/පවලට එම ආයතනයයි හිමිකම් ලබයි. පහත සඳහන් කොන්දේසි දෙක මත ඕනෑම අයුරින් මෙම පොත නැවත ප්‍රකාශයට පත් කිරීමට අවසර ඇත. 1: මෙම මධ්‍යස්ථානයෙහි අවසරය හා පිළිගැනීම සියලු සංස්කරණ මත පැහැදිලිව සඳහන් විය යුතුය. 2: මෙම මධ්‍යස්ථානය වෙත යොමු නොකොට කිසිදු වෙනසක් හෝ සංශෝධනයක් කිරීමට නොහැක. මෙම පොත නැවත මුද්‍රණය කිරීමේදී උසස් ප්‍රමිතිය පවත්වා ගැනීමට මධ්‍යස්ථානය දැඩි ලෙස නිර්දේශ කරයි.

 +966 11 445 4900

 +966 11 497 0126

 B.O.Box. 29465 - Riyadh 11457

 osoul@rabwah.sa

 www.osoulcenter.com



අපරිමිත දයානිච්ඡා අසමසම කරුණානිච්ඡා
අල්ලාහ්ගේ නාමයෙනි





නබ් (සල්) තුමාණන්ගේ ගාර්ථික වර්ණනය **17**

නබ් (සල්) තුමාණන්ගේ නින්දෙන් අවදිවීම,
අර්ධස්නානය (වුදු) කිරීම. රාත්‍රි කාලයේ
නැමැදුම සනාඳය පිළිබඳ මග පෙන්වීම **19**

සලාතය සඳහා නබ් (සල්) තුමාණන්ගේ මග
පෙන්වීම **27**


උදේ සවස පාරායනය කළ යුතු දෑ පිළිබඳ
මගපෙන්වීම් **47**

ආහාර පාන අනුභවයේදී නබ් (සල්) තුමාණන්
දැක්වූ මගපෙන්වීම් **57**

ඇඳුම් ඇඳීමේදී, පයින් ගමන් කිරීමේදී
සහ වාහනයක ගමන් කිරීමේදී නබ් (සල්)
තුමාණන්ගේ මගපෙන්වීම **61**

මහජන සබඳතා පවත්වා ගැනීමේදී නබ්
(සල්) තුමා තුළ දක්නට ලැබුණු ගතිගුණ
සහ මග පෙන්වීම් **65**

නබ් (සල්) තුමාණන් සිය නිවසේදී සහ
නිදාගැනීමේදී කටයුතු කළ ආකාරය ගැන
මගපෙන්වීම් **71**





මබ්ලි ආදරවන්ත නබි ﷺ සමග සුන්දර දවසක්

මුහම්මද් නබි තුමාණන් අනුගමනය තුලින් මුහම්මද් නබි (සල්) තුමාණන් කෙරෙහි ආදරය දැක්වීමට මග සලසා දුන් අල්ලාහ් දෙවියන්ට සියලු ප්‍රශංසා හිමි වේවා! අල්ලාහ් අල්කුර්ආනයේ මෙසේ පවසයි.

නුඹලා අල්ලාහ්ව ප්‍රිය කරන්නේ නම් මාව පිළිපදින්න. අල්ලාහ් නුඹලාව ප්‍රිය කරන්නේය. තවද, නුඹලාට නුඹලාගේ පව් සමා කරන්නේය. අල්ලාහ් අධිකව සමා කරන්නාද අසම දයාවන්තයාද වේ යැයි නබිවරය නුඹ පවසන්න. (ආලු ඉම්රාන් 31) කෙනෙකු තම ආදරණීය තැනැත්තා වූ මුහම්මද් නබි (සල්) තුමාට දක්වන ප්‍රේමයට වඩා ප්‍රේමයක් වෙනත් දෙයකට හෝ වෙනත් කෙනෙකුට දක්වන්නේ නම් ඔහුගේ දේව විශ්වාසය නිෂ්ඵල වන බව මුහම්මද් නබි (ﷺ) තුමාණන් මෙසේ පැවැසූහ. (කෙනෙකු ඔහුගේ දෙමව්පියන්ට, පුත්‍ර රත්නයට සහ සියලු ජනයාට වඩා මම ඔහු තුල ආදරයට පාත්‍ර වෙන තුරු ඔබ අතුරින් කිසිවෙකු විශ්වාස වන්තයෙකු වන්නේ නැත.) (ග්‍රන්ථය - සහිහුල් බුහාරි) ශාන්තිය හා සමාදානය වඩාත් සම්පූර්ණ වූ දයාව සහ ආශීර්වාද තුලින් තෝරාපත් කර ගන්නා ලද්දාවූ, නිවැරදි මාර්ගය වෙත මග පෙන්වන්නාවූ, සුවය සැනැසුම ආලෝකය ලබා

ඔබේ ආදරවන්ත නබි ශ්‍රී සමග සුන්දර දවසක්

දෙන පහණක් වූ ලෝ දනන් සුමගට ආරාධනය කරන්නාවූ, දයාවන්ත වූ, නබි ශ්‍රී තුමාණන්ට රාත්‍රී සහ දිවා කාලය රඳා පවතින කල්තාක් ලැබේවා! විනිශ්චය දිනය දක්වා යහපත් ලෙස අහසින් වැටෙනා වැසි බිංදු තරමටද, මහ මෙර ගස් කොළන් තරමටද, පොළවේ වැලි සහ ගල් කැට තරමටද, අල්ලාහ්ගේ සලවාත් හෙවත් ශාන්තිය නබි ශ්‍රී තුමා වෙතද එතුමාගේ ආදරනීය පවුලේ ශාන්තීන් වෙතද, එතුමාගේ කලාන මිත්‍රයන් වෙතද මුහාජිරින් හෙවත් සංක්‍රමණිකයන් වෙතද, අන්සාරීන් හෙවත් එතුමාගේ ආධාරකරුවන් වෙතද, ඇති වේවා!

සැබෑ මුස්ලිම්වරයා තම ආදරණීය මුහම්මද් තුමාට ලැදියාව දක්වයි. ඔහු එතුමාගේ සගයකු වීමට කැමත්ත දක්වයි. මෙසේ ඔහුගේ ඒ ආදරනීය තැනැත්තා අභියස හිඳ එතුමාගේ ගෞරවනීය මුහුණෙන් විහිදෙන ආලෝකයෙන් සිය දෑස් සිත් සතන් සහනයෙන් පුරවා ඔහුගේ මිහිරි දේශනාවට සාවදානව ශ්‍රවනය කරයි. සිත් ඇදගන්නා සුළු එතුමාගේ ජීවන රටාව සිය ජීවිතය සමග මුසු කිරීමට වෙර දරයි. ඔහු සතුව තිබෙන සියල්ල පරිත්‍යාග කර හෝ නබි තුමාණන් සිය සුරක්ෂිතයාණන්වූ අල්ලාහ්ව වන්දනාම කළ ආකාරයට වන්දනාමානය කිරීමට ඉදිරිපත් වෙයි. මේ පිළිබඳව නබි (සල්) තුමාණන් මෙසේ දේශනා කළහ. “මගෙන් පසු මිනිසුන් අතර මට විශිෂ්ඨ ලෙස ආදරය කරන්නා කවරුන්ද යත් මා කෙරෙහි ආදරය දැක්වීමට ඔහුගේ සිය දේපල සම්පත් අඹු දරුවන් කැප කිරීමට සිදු වුවද එසේ කිරීමට මැලි නොවන පිරිසකි. (ග්‍රන්ථය - මුස්ලිම්) නබි තුමාණන් කෙරෙහි තාබිරින් වරුන්ගේ සැබෑ ආදරය පැවැතියේ මේ ආකාරයටයි.

ඉබ්නු සිරීන් තුමා, උබයිදා බින් අම්ර් (රහිමහුල්ලා) තුමා අමතා මෙසේ පැවැසුවේය. අනස් බින් මාලික් තුමාණන්ගෙන් අපට ලැබුණු නබි

තුමාගේ කේස මිටක් අප සතුව ඇත. උබය්දා මෙසේ පැවැසුවේය. නබි ﷺ තුමාගේ කේස ස්වල්පයක් මා සතුව තිබීම මෙලොවට සහ එහි ඇති සියල්ලට වඩා වටිනේය. (මූලාශ්‍රය: බුහාරි) අල්-දහබ් තුමා අදහස් දක්වමින්, මෙසේ පවසයි. “මෙවැනි සිදුවීමක් නබිතුමාගේ විශේෂයෙන් අවුරුදු පනහකින් පසු මෙම ඉමාම් තුමා පවසයි නම් ස්ථායී සාධක සහිත වාර්තාවක් මගින් එතුමාගේ හිසකෙස් අපගේ කාලය තුළ අපට හමු වුවහොත් අප විසින් කිව යුත්තේ කුමක්ද? අද් දහබ් තුමා මෙසේද පැවැසුවේය. නබි (සල්) තුමා හිස මුඩු කළ විට, ගෞරවය පිණිස ඔහු පිරිසිදු කළ හිසකෙස් තම සගයන් වෙත ලබා දුන්න. ඒ අනුගාමිකයින්ට ගෞරව කිරීම පිණිසයි. (මූලාශ්‍රය: මුස්ලිම්) ඒ නිසා මට එම හිසකෙස් කොටසක් සිප ගත යුතු යැයි සිතේ.)

ජුබේර් බින් නුගය්ල් රහිමහුල්ලා මෙසේ පැවැසුවේය. දිනක් අපි මික්දාද් ඉබ්න් අල් අස්වද් (රලියල්ලාහු අන්හු) අභියස වාඩි වී සිටියෙමු. එතුමාණන්ව පසුකර ගිය මිනිසෙකු මෙසේ පැවැසුවේය. අල්ලාහ්ගේ දූතයා ﷺ දුටු මෙම දෑස් දෙක භාග්‍යවන්තය, ඔබ දුටු දෑ දකින්නටත් ඔබට ආකර්ෂණය වූ දෑ අපට ආකර්ශනය වන්නටත් අප ප්‍රිය කරන්නෙමු.

සාබිත් අල් බනානි (රහිමහුල්ලාහ්) නබි තුමාණන්ගේ සේවකයා වූ අනස් බින් මාලික් තුමාව දුටු කළ ඔහුගේ දෑත සිඹිමින් මෙසේ ප්‍රකාශ කළහ. මෙම දෑත නබි ﷺ තුමාණන් ස්පර්ශය කළ දෑතයි. මෙලෙස යන්යා බින් අල් හාරිස් (රහ්මතුල්ලාහ්) වාසිලා බින් අල් අස්කා (රලි) සහ සමහර තාබිර්න්වරුන් නබි (සල්) තුමාණන්ගේ දෑත ස්පර්ශය කළ සල්මා බින් අල් අක්ව: (රලි) තුමාණන්ගේ දෑත සිඹි ගත්හ.

හසනුල් බසරි රහිමහුල්ලාහ් නබි (සල්) තුමාණන් සිකුරාදා දිනයන්හිදී වාඩිවී ධර්ම දේශනාව පැවැත්වූ ඉදි ගස් කඳක් පිළිබඳ කතාවක්

පවසමින් සිටියේය. නබි (සල්) තුමාණන් එම ඉදි ගස් කඳ ඉවත් කර දේශනාව සඳහා (මින්ඛර්) වේදිකාවක් තනවා ගත්හ. එවිට එම ගස් කඳ වැළැපෙන්නට විය. එම ශබ්දය ඔටු දෙනගෙන් සිය පැටවා ඉවත් කරනවිට ඔටුවා හඬා වැළැපෙන ශබ්දයක් මෙන් විය. එම ශබ්දය මස්ජිදයේ සිටි සියළු දෙනාටම ඇසෙන්නට විය. එවිට නබි (සල්) තුමාණන් පැමිණ තම දැන එම ඉදි කඳ මත තැබූ පමණින් නිහඬ විය. මෙම හදිසය තුලින් මෙම සිද්ධිය විස්තර කළ එතුමා මෙසේ පැවැසුවේය. (මුස්ලිම්වරුනි! මෙම ගස් කඳ නබි (සල්) තුමා කෙරෙහි තිබුණා වූ ආදරය නිසා එතුමාණන්ව දැක හඬා වැළැපෙන්නට ඇත. එබැවින් (මෙම ගසට වඩා) ඔබලා නබි (සල්) තුමාණන්ට ආදරය දැක්වීමට උරුමකම් පාන පිරිසකි.

ඔවුන්ගේ ක්‍රියා කලාපය නබි (සල්) තුමාණන්ට ආදරය දැක්වීම කෙරෙහි පමණක් සීමා වූයේ නැත. නමුත් එතුමාණන්ගේ ජීවිතයෙන් ඔවුන්ට අතපසු වූ බොහෝ ආදර්ශයන්, ලබා ගැනීමටත් එතුමාගේ සුන්නාහ් හෙවත් ක්‍රියා කලාපයන් අනුගමනය කිරීමටත් ඒවා සමාජය තුළ ගොඩ නගා ගැනීමට පවා මග පෑදුනි. තාබ්රිත්වරුන්ගේ නායකයෙකු වූ අබු මුස්ලිම් අල් හව්ලානී රන්මතුල්ලාහ් මෙසේ පවසයි. (මුහම්මද් තුමාගේ සගයන් අපෙන් තොරව නබි තුමාගේ උරුමක්කාරකම ඔවුන් අත්පත් කර ගත යුතු යැයි සිතන්නෙහුද? අල්ලාහ් කෙරෙහි දිවුරා පවසමි නබි (සල්) තුමා වසින් එතුමාණන්ගෙන් පසු එතුමාණන්ව අනුගමනය කරන පිරිසක් පත් කර ඇති බවට සහඛාවරුන් දැනගන්නා තරමට අපි ඔවුන් (සහාබාවරන්ට) වඩා නබි (සල්) තුමාණන්ට ඉතා සමීපව කටයුතු කරන්නෙමු) අබු මුස්ලිම් තුමාණන් සහාබාවරු නබි (සල්) තුමාණන්ගේ උරුමක්කාරවරුන් වීමේ විෂය ප්‍රතික්ෂේප කරයි. නමුත් ඔවුහු නබි (සල්) තුමාණන් කෙරෙහි අවල ආදරය ලැදියාව

දැක්වීමේ විෂය සමඟ එකඟ වෙයි. එතුමා විසින් යහපත් කටයුතු වලදී අවංක ලෙස තරඟකාරීත්වයක් ඇති කර ගැනීමෙහි නියම අර්ථය වටහා ගත්හ. නබි (සල්) තුමාණන්ට සමීප වීම ඔහුගේ උරුමක්කරුවෙකු විමක් නොවේ. එතුමාණන්ගේ ගති ලක්ෂණයන්හි සහ විශිෂ්ඨ ක්‍රියාවන්හි ඉදිරියෙන් සිටීම වැදගත් වේ. කෙනෙකු යහපත් ක්‍රියාවන්හි යෙදීම සම්බන්ධයෙන් මන්දගාමී ස්වභාවයක් දක්වන්නේ නම් ඒ සම්බන්ධයෙන් ඔහුගේ පෙළපත වංශය ඉස්මතු කිරීමෙන් ප්‍රයෝජනයක් වන්නේ නැත. මේ සම්බන්ධයෙන් කියමනක් ඇත. ඔබ සමඟ මෙලොව කටයුතු සම්බන්ධයෙන් තරඟකාරී ලෙස කටයුතු කරන පුද්ගලයෙකු ඔබ දකින්නේ නම් ඔබ එලොව දින කටයුතු සම්බන්ධයෙන් තරඟකාරී ලෙස කටයුතු කරනු මැනව. අල්ලාහ්ගේ කටයුතු වල නිරත වීමට ඔබට වඩා ශක්තිමත් කෙනෙකු නොමැති විටක ඔබ එම කටයුතු වල නිරත වෙනු මැනව.

නබි (සල්) තුමාණන්ගෙන් පසු පැමිණි සලඟුස් සාලිහීන් වරුන් කුඩා පරිමානයේ සහ මහා පරිමානයේ නබි තුමාණන්ගේ වත්පිළිවෙන් අනුගමනය කිරීමෙහිලා ඉතා උනන්දු වූහ. මේ ගැන ඉමාම් අහ්මද් (රහිමහුල්ලාහ්) පවසන්නේ කුමක්දැයි විමසා බලමු. මා විසින් නබි (සල්) තුමාණන්ගේ හදිසයක් ලේඛණ ගත කිරීමේදී ඒ හදිසය මගේ ජීවිතය තුළ ක්‍රියාත්මක කිරීමෙන් පසු එය ලේඛන ගත කළෙමි. නබි (සල්) තුමාණන් නිජාමත් හෙවත් සිය ශරීරයෙන් අපිරිසිදු ලේ ඉවත්කිරීම සඳහා අබු තය්සිබා නැමැත්තාට දීනාරයක් දුන් බව හදිසයක සඳහන් වී තිබුණි. එබැවින් මා විසින්ද දීනාරයක් දී මගේ අපිරිසිදු ලේ ඉවත් කළෙමි. එතුමා මෙසේද පැවැසූහ. ඔබේ නිසකෙස් සිරිමට නබි (සල්) තුමාණන්ගේ මගපෙන්වීමෙහි යම් සාධකයක් ඇත්නම් ඒ මගපෙන්වීම අනුව එය කළ යුතු වන්නේය. නවවී (රහිමහුල්ලා) මෙසේ පවසයි. ඔබ නබි (සල්) තුමාණන්ගේ ශරීර රූප

ඔබේ ආදරවන්ත නබි සමග සුන්දර දවසක්


සොබාව පිළිබඳ විස්තරය දෙස බැලුවහොත්, එය සුන්දරත්වයෙන් පිරී අලංකාර රූප සොබාවක් ගෙන දෙයි. ඔබ එතුමාණන්ගේ ගතිගුණ දෙස බලන විට එය ආකර්ෂණීය හැඟුමක් ගෙන දෙයි. ඔබ එතුමාණන්ගේ යහපත් ක්‍රියාවන් දෙස බලන විට එය සියලු මිනිස් වර්ගයාට වඩා, විශේෂයෙන් මුස්ලිම්වරුන්ට වඩා විශිෂ්ඨ බව ඔබට දැනගැනීමට හැකි වනු ඇත. කෙනෙකුට නබි (සල්) තුමාණන් කෙරෙහි ආදරය දයාව දැක්වීමට හැකි වීම අල්ලාහ් ඔහු කෙරෙහි දැක්වූ ආශීර්වාදයෙකි. නබි තුමාණන්ට ආදරය දැක්වීමේ ගුණාංගය ගැත්තෙකු විසින් අල්ලාහ්ගේ අභිමතය පරිදි සිය ආත්මභාවය තුළ සහ ජීවිතය ක්‍රියා කලාපය තුළ ස්ථාවර තත්වයට පත් කර ගත්තේ නම් නබි (සල්) තුමාණන්ගේ ආදරය කරුණාව ඔහුගේ ජීවිතයට තිළිණයක් සේ ලැබෙනු ඇත.

නබි (සල්) තුමාණන්ගේ ආධ්‍යාත්මික බව ඔහුගේ සිත් සතන් තුළ පැල්පදියම් වෙනු ඇත. එවිට ඔහු එතුමාණන්ව සිය ශාස්තෘ වරයෙකු ලෙසද, ගුරුවරයෙකු ලෙසද, නායකයෙකු ලෙසද, ආදර්ශයක් ලෙසද, මාර්ගෝපදේශයෙකු වශයෙන්ද තෝරා ගනු ඇත. එබැවින් නබි (සල්) තුමා කෙරෙහි ආදරය දයාව කෙනෙකුගේ සිත් සතන් තුළ වර්ධනය වූ විට ඔහු එතුමාණන්ගේ වර්තාපදානය, මූලික ප්‍රතිපත්තින්, වහි හෙවත් දේව හෙළිදරව් පහළ වූ ආකාරය යනාදිය ගැන ද එතුමාගේ ගතිගුණ, විශේෂිත ලක්ෂණ, හැසිරීම් රටාව, වලනය, නින්දට යාම, නින්දෙන් අවදිවීම, යවිඤා කිරීම, පවුලේ සාමාජිකයින් සමග පැවැති සම්බන්ධතාවය, සමාජ සම්බන්ධතාවය, මිතුරන් සමග පැවැති සම්බන්ධතාවය යනාදිය හැදෑරීම කෙරෙහි උනන්දු වෙයි. තවද ඔහු නබි (සල්) තුමාණන් සමග ඔහුගේ කළ්‍යාන මිතුරන් සේ ජීවමානව සිටිනා හැඟීමමෙන් කල් ගෙවයි. (මදාර්ජුස් සාලිකින් 3 -268) එබැවින් කිසිවෙකුට හෝ නබි (සල්) තුමාගේ ඇසුර නොලැබුනේ නම්

එතුමාගේ ආදර්ශය ඔහුගේ ජීවිතයෙන් ගිලිහී යාමට ඉඩ නොතබනු යැයි මම ඉල්ලා සිටිමි. නබි (සල්) තුමාණන්ගේ ඇසුර සහිතව දවසක් ගත කිරීම කොතරම් සුන්දරද? කුමක් නිසාද යත් එම ඇසුර තුලින් එතුමා කී කළ දේ සහ මගපෙන්වූ දේ යනාදී වශයෙන් සියලු දේ අනුගමනය කිරීමට ඔබට හැකි වනු ඇත. එවිට ඔබ සහනයෙන් පිරී යනු ඇත. කුමක් නිසාද යත් ඔබ මැවුම්කරුවාණන් විසින් මවන ලද විශිෂ්ඨම මැවීමක් අනුගමන කරන බැවිනි. එම මැවීම වූ මුහම්මද් නබි (සල්) තුමාණන් ඔබ ඉදිරියේ ජීවමානව සිටිනා හැඟීමෙන් එතුමාණන්ගේ ආදර්ශයන් ඔබේ ජීවිතය තුල ගොඩ නගා ගන්නා බැවිනි. එබැවින් උත්සහ කරන්න. සැබැවින්ම ඔබ එය දැක ගනු ඇත. මින් පසු ඔබේ සියලු දින දර්ශනයන් නබි සල් තුමාණන් සමඟ ගත වෙනු ඇතැයි අපේක්ෂා කරමි.

අවවාදයයි: ඉස්ලාම් මූලාශ්‍රයෙහි සඳහන් නොවන විශේෂිත දිනයක් නබි (සල්) තුමාණන්ව ආදර්ශයට ගැනීම සඳහා වෙන් කිරීමට අවසර නැත. නමුත් මේ සඳහා ඕනෑම දිනයක් තෝරා එහි ආරම්භයේ සිට මේ අයුරින් ක්‍රියාත්මක වීමට හැක.







නබි (සල්) තුමාණන්ගේ ශාරීරික වර්ණනය

නබි (සල්) තුමාණන් රූප ශෝභා සම්පන්න උත්තූග ශාරීරික ලක්ෂණයෙන් යුක්ත විය. පළල් ශක්තිමත් උරහිසක් පිහිටා තිබුණි. එතුමාණන්ගේ හිසකෙස් එතුමාගේ කන් ප්‍රදේශයට පහළින් දිගට වැවී තිබුණි. මිනිසුන් අතරින් ප්‍රිය මනාප පෙනුමකින් යුත් කෙනෙකු සහ ගතිගුණ අතින් විශිෂ්ඨ කෙනෙකු විය. අනවශ්‍ය ලෙස උස් හෝ මිටි ශරීරයකයකින් තොරව දේහ ලක්ෂණ මනාව පිහිටා තිබුණි. එතුමාණන්ගේ වර්ණය සාමාන්‍ය සුදු පැහැපත් වර්ණයෙන් යුක්ත වූ අතර තද සුදු වර්ණයෙන් හෝ තද කළු වර්ණයෙන් යුක්ත නොවීය. එතුමාණන්ගේ හිසකෙස් ගොරෝසු ස්වභාවයකින් යුක්ත නොවූ අතර එය ඉතා මෘදු සිනිඳු ගතියකින් ද නොවීය. එතුමාණන් මනිසුන් අතරින් ඉතා අලංකාර මුහුණකින් යුක්ත වූ අතර එය රිදී වර්ණයෙන් ඔපවූවක් මෙන් දර්ශනය විය. (අල්බානී තුමා විසින් මෙය තහවුරු කරන ලදී.) රිදියෙන් ඔප දැමුවාක් මෙන් එතුමාණන් ඉතා සුන්දර වූ අතර එතුමාණන්ගේ ශරීරයෙහි මුතු මෙන් විහිදුනු දහදිය බිඳු මල් පිබිදුනු වර්ණයක් මෙන් පැහැයක් ලබා දුන්නේය. තවද එතුමාට කෙස්වලින් පිරි පැවැති රැව්ලක් දක්නට ලැබිණි. නබි (සල්) තුමාණන්ගේ මුහුණෙහි හැඩය කඩුවක දසුනක් මෙන් දක්නට ලැබුණිද යනුවෙන් ජාබිර් බින්

සමරා (රළු) තුමාගෙන් ප්‍රශ්න කරන ලදී. එවිට එතුමාණන් එතුමාගේ මුහුණ හිරු සඳවන මෙන් රවුම් හැඩයකින් යුක්ත වූ බව පැවසුවේය. එතුමාණන්ගේ මුඛය විශිෂ්ඨ හැඩරුවකින් යුක්ත වූ අතර නේත්‍රා දෙක අලංකාර ලෙස විහිදී පැවැතුනි. පාදයේ (වළලුකරයෙහි) මස් ගොබ පිරි නොපැවතුන අතර එය කුඩා ප්‍රමාණයකින් යුක්ත විය. සුදු වර්ණයෙන් යුක්ත වූ එතුමාණන්ගේ ශරීරය විශාල, සිහින් හෝ දිගුවෙන් හෝ කුඩාවට පිහිටා නොතිබුනි. අනස් (රළු) තුමාණන් නබි සල් තුමාණන් ගැන මෙසේ පැවැසූහ. මම නබිතුමාගේ අත්ලට වඩා මෘදු දෙයක් ස්පර්ශ නොකළ අතර දෙවියන්ගේ දූතයාගේ ශරීරයෙන් නික්මෙන සුවඳට වඩා වෙනත් කස්තූරි වැනි දෙයහි පවා සුවඳක් මට දැනුනේ නැත. එතුමාණන්ගේ දහඩිය බිඳු හොඳම සුවඳ විලවුන් වර්ගයක් වීමට භාජනයක දමා තබන ලදී. නබි (සල්) තුමාගේ දවස සම්බන්ධයෙන් නවීන කාලයේ මුහද්දීස් වරයෙකු වන නාසිරුද්දීන් අල් අල්බානි තුමා විසින් තහවුරු කරන ලද නබි වදන් ඇසුරින් හා සම්මත හදීස් ග්‍රන්ථ හය ඇසුරින්, අවශ්‍ය නම් පමණක් ඒ ග්‍රන්ථ හැර වෙනත් ග්‍රන්ථ උපයෝගී කරමින් නබි (සල්) තුමාගේ චරිතාපදනය ගැන කෙටියෙන් විස්තර කිරීමේ අරමුම මෙයයි.





නබි (සල්) තුමාණන්ගේ නින්දෙන් අවදිවීම, අර්ධස්නානය (වුළු) කිරීම රාත්‍රි කාලයේ නැමැදුම යනාදය පිළිබඳ මහ පෙන්වීම

නබි (සල්) තුමාණන් නින්දෙන් අවදිවීමෙන් පසු පහත දැක්වෙන පරාර්ථනාව පාරායන කළහ.

«الْحَمْدُ لِلَّهِ الَّذِي أَحْيَانَا بَعْدَ مَا أَمَاتَنَا، وَإِلَيْهِ النُّشُورُ».

“අල්හමිදු ලිල්ලාහිල්ලි අහ්යානා බාද මා අමාතනා ව ඉලෙයිහින් නුෂූර්.”

තේරුම: අප මරණයට පත්කළ පසුව අපට පරාණය ලබාදුන් අල්ලාහ්ටම සියලු පරසංශා හිමිවේවා.

තවද ඔහු වෙතය නැවත යා යුත්තේ. (බුහාරි, මුස්ලිම්) පසුව දන් මැදීම ආරම්භ කළහ. සමහර අවස්ථාවන්හි දී

﴿إِن فِي خَلْقِ السَّمَوَاتِ وَالْأَرْضِ وَاخْتِلَافِ اللَّيْلِ وَالنَّهَارِ لَآيَاتٍ لِّأُولِي الْأَلْبَابِ﴾

[سورة آل عمران: ١٩٠].

“නියත වශයෙන් ම අහස් හා මහපොළොව මැවීමෙහි ද රාත්‍රිය හා දහවල මාරු වීමෙහි ද බුද්ධිමත් අයට පැහැදිලි සාධක ඇත.”

ඔබේ ආදරවන්ත නබි ﷺ සමඟ සුන්දර දවසක්

ආල ඉම්රාන් පරිච්ඡේදයෙහි 190 වාක්‍යයේ සිට එම පරිච්ඡේදයේ අවසානය දක්වා පාරායනය කළහ. පසුව හොඳින් (වුදු) අර්ධස්නානය ඉටු කළහ. වැසිකිළියට ඇතුල් වන විට පහත සඳහන් ප්‍රාර්ථනය පාරායනය කළහ. වැසිකිළියට ඇතුල්වීමේ දී පාරායනය කළ ප්‍රාර්ථනය

«اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْخُبُثِ وَالْخَبَائِثِ».

“අල්ලාහුම්ම ඉන්නී අලාදුබ්ක මිනල් හුඛ්සි වල් හාබාඉසි. යනුවෙන් පාරායනය කළේය.”

තේරුම : අල්ලාහ්ගේ නාමයෙනි. යා අල්ලාහ් ගැහැණු හා පිරිමි නරක ජීන්වරුන්ගේ (ෂෙයිතානුන්ගේ) හානියෙන් මා ආරක්ෂා කරනු මැන. (බුහාරි, මුස්ලිම්)

වැසිකිළියෙන් පිටවන විට පහත සඳහන් ප්‍රාර්ථනාව පාරායනය කළහ.

«غُفْرَانَكَ»

“ගුෆ්රානක.”

තේරුම: පව් ක්ෂමා කරන මෙන් ඔබෙන් පහමි. (නිර්මේදි අබු දාවුද්)

එතුමාණන් සිය ශාරීරික අවශ්‍යතා ඉටු කරගැනීමෙන් පසු ජලයෙන් පිරිසිඳු කර ගත්හ. සමහර අවස්ථාවන්හිදී ගල් කැට තුනකින් පිරිමැද පිරිසිඳු කර ගත්හ. සමහර අවස්ථාවන්හිදී මෙම ක්‍රම දෙකම භාවිතා කළහ. ශාරීරික අවශ්‍යතා ඉටු කිරීමේදී ආවරණයක් සකස් කර ගත්හ. සිටගෙන මුත්‍රා කිරීමෙන් වැළකී සිටියහ. නමුත් කලාතුරකින් සිටගෙන මුත්‍රා කළහ.

වුළු දෝවනය:

පළමුව තෙවරක් අත් දෙක (මැණික් කටුව දක්වා) සෝදා ගනිමින් වුළු දෝවනය ආරම්භ කළේය. පසුව කට හා නාසය තුන් වරක් සෝදා ගත්හ. කට හා නාසය සේදීම සඳහා එක් වරම වතුර ගෙන දකුණතින් වතුර ඇතුළු කර වම් අතින් නාසය සිරා පිරිසිඳු කර ගත්හ. උපවාසයෙහි යෙදී නොසිටින කෙනෙකු නම් කට ජලයෙන් කලතා සෝදා ගන්නා ලෙස අණ කළහ. පසුව මුහුණ සම්පූර්ණයෙන් ආවරණය වන ආකාරයට නළලේ කෙස් හටගන්නා ස්ථානයේ සිට රැවුල වැවී තිබෙන ස්ථාන දක්වා මුහුණ තෙවරක් සෝදා ගත්හ. සමහර විට රැවුල හොඳින් පිරිමැද සෝදා ගත්හ. පසුව ඇඟිල් තුඩ සිට වැලැමට දක්වා දෙඅත් සෝදා ගත්හ, දකුණත මුලින් සහ පසුව වමත සෝදා ගත්හ. තවද ඇඟිලි තුඩු හොඳින් පිරිමැද සෝදා ගත්හ. පසුව හිස එක් වරක් පිරිමැද ගත්හ. හිසේ මුල සිට ආරම්භ කර අග දක්වා ගෙන ගොස් යලි මුලට ගෙන එන ලදී. ඒ සමගම දෙකන් ඇතුලත සහ පිටත එක් වරක් පිරිමැද ගත්හ. පසුව දෙපා වළලු කර දක්වා තුන් වරක් සෝදා ගත්හ. එතුමාණන් මෙසේ දේශනා කළහ. කෙනෙකු මනා ලෙස වුළු කර වුළු දෝවනය අවසානයේදී පහත සඳහන් ප්‍රාර්ථනාව කරනු මැනව.

«أَشْهَدُ أَنْ لَا إِلَهَ إِلَّا اللَّهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ».

“අෂ්හදු අන්ලා ඉලාහ ඉල්ලල්ලාහු වන්දනු ලාෂරිකලහු වඅෂ්හදු අන්ත මුහම්මදන් අබ්දුහු වරසුලුහු.”

තේරුම: අල්ලාහ් හැර නැමදුමට වෙන කිසිවෙක් හෝ කිසිවක් නොමැති බවද ඔහු ඒකීයකි, ඔහුට හවුල්කරුවෝ නැති බවද සාක්ෂි දරමි. මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ඔහුගේ ගැත්තා හා දූතයා බව ද මම සාක්ෂි දරමි. යනුවෙන් කෙනෙකු

ඔබේ ආදරවන්ත නබි ﷺ සමඟ සුන්දර දවසක්

පාරායනය කරන්නේ නම් ඔහුට ස්වර්ගයේ දොරටු අටම විවෘත කර දෙනු ලැබේ. ඔහුට කැමැති දොරටුවකින් ඇතුළු වීමට හැක. (මූලාශ්‍රය: මුස්ලිම්) තවද මෙම ප්‍රාර්ථනයට පහත සඳහන් වගන්තියද ඇතුළත් කර ගන්න.

«اللَّهُمَّ اجْعَلْنِي مِنَ التَّوَّابِينَ وَاجْعَلْنِي مِنَ الْمُتَطَهِّرِينَ.»

“අල්ලාහුම්ම අජ්අල්නි මිනන් තව්වාබීන වජ්අල්නි මිනල් මුත තහ්හිරීන්.”

තේරුම : යා අල්ලාහ් පව් සමාව ලැබුවන්ගෙන් අයකු බවට මාව පත් කරන්නවා. පිරිසිදු වූවන්ගෙන් අයකු බවට ද මාව පත්කරන්නවා. (නිර්මිදි)

තවද නබි (සල්) තුමාණන් මෙසේ පැවැසූහ. මුස්ලිම් ගැත්තෙකු හෝ විශ්වාස වන්තයෙකු වූළු හෙවත් අර්ධස්නානය කරනා විටදී ඔහුගේ මුහුණ සෝදා ගන්නේ නම්, ඔහු දැසින් කළ සෑම පාපයක්ම එම ජලයෙන් හෝ අන්තිම ජල බිංදුවෙන් ඔහුගේ මුහුණෙන් පිටවී යන්නේය. ඔහු දෑත් සෝදා ගන්නේ නම්, සෑම පාපයක්ම ඔහුගේ දෑතින් ජලය පිටවී යෑමත් සමඟ නික්මෙයි, හෝ අන්තිම ජල බිංදුවෙන් නික්ම යයි. ඔහු පාද සෝදා ගන්නේනම් පාදය හරහා සිදුවූ සෑම පාපයක්ම පාද වතුරෙන් සේදීමත් සමඟම හෝ අන්තිම ජල බිංදුවත් සමඟ නික්ම යයි. පසුව සියලු පාපයන්ගෙන් පිරිසිදු වූ කෙනෙකුගේ තත්වයට පත් වෙයි. (ග්‍රන්ථය සහීන් මුස්ලිම්)

නබි (සල්) තුමාණන් රාත්‍රි කාලයේ දී සලාත් රක්ආත් එකොළහක් ඉටු කළහ. රක්ආත් හතරක් බැගින් ඉටු කළේය, ඒ සලාතයන්හි එතුමා ගත කළ කාලය කොපමනද යනුවෙන් හෝ එහි යහපත්කම ගැන නොවිමසන්න. පසුව රක්ආත් හතරක් ඉටු කළේය. එබැවින් ඒවායේ දිග හා යහපත්කම ගැන නොවිමසන්න. පසුව රක්ආත් තුනක් ඉටු

කළේය. සමහර විට රක්ෂාත් දහතුනක් ඉටු කළේය. ඉන්පසු එතුමාණන් මුඅද්දීන් ඔහු වෙත පැමිණෙන තෙක් ඇලවී සිටි නැවත නැගිට සැහැල්ලුවෙන් රක්ෂාත් දෙකක් ඉටු කළේය. ඒවා රක්ෂාත් දෙකක් වන අල්-ෆජ්ර් සලාතයේ පෙර සුන්නත් නොහොත් වෛකල්පිත සලාතය වේ. එම රකෂාත් දෙකේදී පිළිවෙලින්, සුරත් අල්-කාෆිරූන් සහ අල්-ඉක්ලාස් යන සූරාවන් දෙකම පාරායනය කළහ.

නබි (සල්) තුමාණන් වසින් කැඳවුම්කරු (අදාත් පවසන්නා) ප්‍රකාශ කරන අයුරින්ම එතුමාද ප්‍රකාශ කළහ. එහෙත් හයිසඅලස් සලාත්, හයිසඅලල් ෆලාහ් යන පද ඇසෙන විට

«لَا حَوْلَ وَلَا قُوَّةَ إِلَّا بِاللَّهِ».

“ලා හවිල වලා කුවිවත ඉල්ලාහ් බිල්ලාහි (තවද අල්ලාහ් හැර වෙනත් කිසිදු ශක්තියක් හෝ හැකියාවක් නැත.)” යනුවෙන් ප්‍රකාශ කළහ.

තවද මෙසේ ප්‍රකාශ කරන්නා ස්වර්ගයට ඇතුල් වෙන බව ප්‍රකාශ කළහ.

තවද මුඅද්දීන්ගේ කැඳවුමට පිළිතුරු දීමෙන් පසුව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාට සලවාත් පැවසිය යුතු බවට අණ කළහ.

තවද කෙනෙකු මුඅද්දීන්ගේ කැඳවුමට පිළිතුරු දීමෙන් පසුව

«اللَّهُمَّ رَبِّ هَذِهِ الدَّعْوَةِ التَّامَّةِ وَالصَّلَاةِ الْقَائِمَةِ آتِ مُحَمَّدًا الْوَسِيْلَةَ وَالْفَضِيْلَةَ وَابْعَثْ لَنَا مَقَامًا مَحْمُودًا ذِي وَعْدَتِهِ، (إِنَّكَ لَا تَخْلِفُ الْمِيْعَادَ)».

“අල්ලාහුම්ම රබ්බ හාදිහිද් දෑවතින් තාම්මා වස්සලාතිල් කාඉමා ආති මුහම්මදන් අල් වසීලත වල් ෆජීලා. වබ්අස්හු මකාමන් මහ්මුදනිල්ලදී වඅද්තහ් (ඉන්නක ලා තුක්ලිලුල් මීආද්).”

තේරුම: සම්පූර්ණ වූ මේ කැඳවුම හා ස්ථාවර වූ සලාතයේ

ඔබේ ආදරවන්ත නබි ﷺ සමඟ සුන්දර දවසක්

පරමාධිපතියාණනි. මුහම්මද් (සල්ලේලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ට (ඔබගේ) උපකාරය හා ශ්‍රේෂ්ඨත්වය ලබා දෙනු මැන. ඔබ පොරොන්දුවූ මකාමන් මහ්මුදාවෙහි (උතුම්වූ ස්ථානයෙ) හි එතුමාණන් අවදිකරනු මැන. (සැබැවින්ම ඔබ පොරොන්දු කඩ කරන්නෙකු නොවේ) යනුවෙන් පවසන්නේ නම් ඔහුට මගේ ශතාභ්‍යාස හෙවත් මැදිහත් වීම ලැබෙන්නේය යනුවෙන් ප්‍රකාශ කළහ. (මුලාශ්‍රය: ඩුහාරි)

තවද කැඳවුම් කරු

«أَشْهَدُ أَنْ لَا إِلَهَ إِلَّا اللَّهُ، أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللَّهِ.»

“අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලේලාහු, අෂ්හදු අන්ත මුහම්මදන් රසූලුල්ලාහි” යනුවෙන් කියන විට අසන්නා

«وَأَنَا أَشْهَدُ أَنْ لَا إِلَهَ إِلَّا اللَّهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ وَأَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ رَضِيَتْ بِاللَّهِ رَبًّا وَبِمُحَمَّدٍ رَسُولًا وَبِالْإِسْلَامِ دِينًا.»

“වආන අෂ්හදු අන් ලාඉලාහ ඉල්ලේලාහු වන්දනු ලාභරීකලනු වආන්ත මුහම්මදන් අබ්දුහු වරසූලුහු රලීතු බිල්ලාහි රබ්බන් වබි මුහම්මදන් රසූලන් වබිල් ඉස්ලාම් දීනා.” යනුවෙන් පවසන්නේ නම් ඔහුගේ පාපයන් සඳහා සමාව දෙනු ලැබේ. යනුවෙන් පැවැසූහ.

තේරුම: නියත වශයෙන්ම නැමැදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙක් නැත. ඔහු ඒකීයය. ඔහුට සමාන කිසිවකු නැත. තවද නියත වශයෙන්ම මුහම්මද් (සල්ලේලාහු අලෙයිහි වසල්ලම්) ඔහුගේ ගැත්තාද දුකයාද වන බව මාද සාක්ෂි දරමි. අල්ලාහ් පරමාධිපතියාණන් ලෙසත් මුහම්මද් (සල්ලේලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් දුකයාණන් ලෙසත් ඉස්ලාමය මගේ ආගම ලෙසත් පිළිගනිමි. (මුස්ලිම්)

පසුව එතුමාණන් මස්ජිද බලා පිටත්ව යයි. මස්ජිදයට යන විට මෙසේ ප්‍රාර්ථනා කළහ.

«اللَّهُمَّ اجْعَلْ فِي قَلْبِي نُورًا، وَفِي لِسَانِي نُورًا، وَاجْعَلْ فِي سَمْعِي نُورًا، وَاجْعَلْ فِي بَصَرِي نُورًا، وَاجْعَلْ مِنْ خَلْفِي نُورًا، وَمِنْ أَمَامِي نُورًا، وَاجْعَلْ مِنْ فَوْقِي نُورًا، وَمِنْ تَحْتِي نُورًا، اللَّهُمَّ اعْظِمْنِي نُورًا».

“අල්ලාහුම්ම ඉස්අල් ෆි කල්බි නූරන්, වෆි ලිසානි නූරන්, වස්අල් ෆි සමිරි නූරන්, වස්අල් ෆි බසරි නූරන් වස්අල් මින් කල්ෆි නූරන් වමින් අමාමි නූරන් වස්අල් ෆවකි නූරන් වමින් තත්කි නූරන් අල්ලාහුම් අනිකි නූරන්.”

තේරුම: මගේ හදවතට ආලෝකය ද මාගේ දිවට ආලෝකය ද ඇති කරනු මැනව. මගේ සවනට ආලෝකය ද මාගේ දෑසට ආලෝකය ද ලබා දෙනු මැනව, මාගේ පසු පසින් ආලෝකයද මාගේ ඉදිරිපසින් ආලෝකය ද ඇති කරනු මැනව. තවද මට ඉහළින් ආලෝකය ද මට පහළින් ආලෝකය ද පිරිනමනු මැනව. යා අල්ලාහ් මට අලෝකය පිරිනමනු මැන. (මූලාශ්‍රය: මුස්ලිම්)

අඳුරේ මස්ජිදය වෙත ගමන් කරන්නන් හට මරණින් මතු දිනයේදී පරිපූර්ණ වූ ආලෝකය ලැබීමේ සුභ ආරංචිය පවසමි යැයි නබි (සල්) තුමාණන් පැවැසුවේය. මස්ජිදයට ඇතුල්වීමේදී පළමුව දකුණු පස තබා ඇතුල් වූහ. එවිට මෙසේ පාරායනය කළහ.

«أَعُوذُ بِاللَّهِ الْعَظِيمِ وَبِوَجْهِهِ الْكَرِيمِ وَسُلْطَانِهِ الْقَدِيمِ مِنَ الشَّيْطَانِ الرَّجِيمِ».

“අඳුණු බිල්ලාහිල් අළිම්, වබි වස්හිහිල් කරිම්, වසුල්තානිහිල් කදිම්, මිනස් ෂෙයිතානිර් රජිම්.”

තේරුම: තම ගෞරවනීය මුහුණ හා පූර්ණ විධායක බලතල හිමි බල

ඔබේ ආදරවන්ත නබි ﷺ සමඟ සුන්දර දවසක්

පරාකරමයාණන්වූ අල්ලාහ්ගෙන් පළවා හරින ලද ෂෙයිතාන්ගේ නපුරෙන් ආරක්ෂාව පනමි.

පල්ලියට ඇතුළු වීමේදී කිව යුතු ප්‍රාර්ථනාව:

«بِسْمِ اللَّهِ وَالسَّلَامُ عَلَى رَسُولِ اللَّهِ، اللَّهُمَّ اغْفِرْ لِي ذُنُوبِي، وَافْتَحْ لِي أَبْوَابَ فَضْلِكَ.»

“බිස්මිල්ලාහි වස්සලාමු අලා රසූලිල්ලාහි අල්ලාහුම්මග් ෆිජ්ලි දුනුබී වග් තහ්ලි අබ්වාබ් රහ්මතික.”

තේරුම: අල්ලාහ්ගේ නාමයෙන් ඇතුළු වෙමි. සමාදානය (අල්ලාහ්ගේ) දූතයාණන්ට හිමිවේවා. යා අල්ලාහ්! මාගේ පාපයන් සඳහා සමාව දෙනු මැනවි. ඔබේ කරුණාවේ දොරටු මා කෙරෙහි විවෘත කරනු මැනවි.

පල්ලියෙන් පිටවීමේදී කිව යුතු ප්‍රාර්ථනාව

«اللَّهُمَّ اغْصِنِي مِنَ الشَّيْطَانِ الرَّجِيمِ.»

“අල්ලාහුම්ම ඉස්මිනි මිනෂ්-ෂෙයිතා නිර්-රජීම්.”

තේරුම: යා අල්ලාහ් පළවා හරින ලද ෂෙයිතාන්ගෙන් මා ආරක්ෂා කරනු මැනව’ (ඉබ්නු මාජාහ්)





සලාතය සඳහා නබි (සල්) තුමාණන්ගේ මග පෙන්වීම

යාවිඥාව හෙවත් සලාතය යනු ඔහුගේ දෑසට ප්‍රිය මනාපයක් විය. තවද සැනසීමක් විය. කරදරයක සිටියදී එය ඉටු කිරීමෙන් සොම්නසක් ඇති විය. සලාතය සඳහා නැගී සිටි විට සිවාකයෙන් දත මදක් පිරිසිඳු කළහ. සුන්රාවක් (ආවරණයක්) එතුමා ඉදිරියේ තබා එයට ලංවී සලාත් කළහ. එතුමාගේ අතෙහි වූ සැරටිය තමන් වෙත සුන්රාවක් (ආවරණයක්) සේ භාවිතා කළහ. සලාත් කරන භවතුන්හට ඔවුන් ඉදිරියේ කිසිවෙකුට ගමන් නොකරන ලෙසත් එසේ ගමන් කිරීමේදී එය වළක්වාලන ලෙසත් අණ කළහ. තවද (මක්කාවේ පිහිටි) කිබ්ලා දෙසට හැරී සිට ගනී. පසුව -අල්ලාහු අක්බර්- යැයි පවසා දෑතේ ඇඟිලි දික් කර විහිදවමින්, දෑත් කිබ්ලා පෙදෙසට තිබෙනසේ උරහිස දක්වා ඔසවා පසුව වමත පසුව මත තබා වමත මත දකුණත තබයි. සලාතය අවසන් වෙන තුරු සිය බැල්ම සුපුදු කරන ස්ථානය වෙත යොමු කරයි. (සාධක ග්‍රන්ථය: අල් බයිහකි, අල් හාකිම්, අල්බානි විසින් ස්තීරකරන ලදී.) අත් දෙක පසුව මත තබා ගැනීමෙන් පසු පහත සඳහන් සලාතයේ ආරම්භක දුආව වන (දුආවුල් ඉස්තීෆාන්) ප්‍රාර්ථනය මෙසේ පාරායනය කළහ. (අල්ලාහුම්ම බාඉද් බයිනී වබයින හතායාය කමා බාඅද්න බයිනල් මජරීකි වල් මග්රිබි. අල්ලාහුම්ම නක්කිනි

මිනල් හතරා කමා යුනක්කස් සවිබුල් අබියලු මිනද් දනස්. අල්ලාහුමි මග්සිල් හතරායාය බිල් මාඉ වස්සල්ස් වල් බරද්. අල්ලාහුමිම නක්කිනි මිනද් දුනුබි වල් හතරා කමා යුනක්කස් සවිබුල් අබියලු මිනද් දනසි

අර්ථය : දෙවියනි! නැගෙනහිර හා බස්නාහිර අතර ඔබ විශාල දුරක් ඇති කර ඇති ආකාරයට මා හා මාගේ පාපයන් අතර දුරක් ඇති කරනු මැනව! සුදු වස්ත්‍රය කිලිටුවලින් පවිත්‍ර කරනු ලබන්නාක් මෙන් මාගේ පාපවලින් මාවත් පවිත්‍ර කරනු මැනව! දෙවියනි! ජලයෙන් ද පිණි කැට වලින් ද හිම කැට වලින් ද මාගේ පවි සෝදා හරිනු මැනව! සුදුවන් වස්ත්‍රය අපවිත්‍ර දෙයින් පවිත්‍ර වෙන්නාක් මෙන් මගේ වැරදි හා පාපයන්ගෙන් මා පවිත්‍ර කරනු මැනවි. (මූලාශ්‍රය: බුහාරි)

ඉහත සඳහන් දුආවුල් ඉස්තීෆ්තාහ් පාරායනය කිරීමෙන් පසු (අලාදු බිල්ලාහිස් සමීඋල් අලිම් මිනෂ් ෂයිතානිර් රජ්මි මින් හමසිනි ව නගහිනි ව නගසිනි) යනුවෙන් පාරායනය කරයි. ඉන් පසු ශබ්ද නැගීමකින් තොරව - බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම් - යනුවෙන් පාරායනය කරයි. පසුව සුරතුල් ෆාතිහා පාරායනය කරන විට එය වාක්‍ය බැගින් පාරායනය කරයි. එනම් (අල්හමිදු ලිල්ලාහි රබ්බිල් ආලමින්. අර්රහ්මානිර් රහීම්. මාලිකි යවිමිද්දීන්. ඉයියාක නාබුදු වඉයියාක නස්තර්න්. ඉන්දිනස් සිරාතල් මුස්තකිම්. සිරාතල්ලදීන අන්අමින අලෙෙහිම් ගයිරිල් මග්ලූබි අලෙෙහිම් වලල්ලාල්ලීන්. (එක වැකියක් තවත් වැකියක් සමග සන්ධි කිරීමකින් තොරව පාරායනය කළහ).

අර්ථය: “අසීමිත කරුණාවන්ත අපරමිත දයාවන්ත අල්ලාහ්ගේ නාමයෙන්... සියළු ප්‍රශංසා සකල විශ්වයම (මවා) පාලනය කරන්නා වූ අල්ලාහ්ට ය.(ඔහු) අසීමිත කරුණාවන්තයා ය. අපරමිත දයාවන්තයා ය.(ඔහු) ප්‍රතිඵල දෙන දිනයේ අධිපති ය. (එබැවින්) අපි ඔබවම නමදීමු, ඔබෙන්ම උදව් පතමු. අපට යහමග පෙනවනු

මැනව! එය ඔබ කානට ආශීර්වාද කළේද, ඔවුන්ගේ මාර්ගය යි. ඔවුහු (ඔබගෙන්) කෝපයට භාජනය නොවූ අයයි. තවද මග නොවරදවාගත් අයයි.” සුරතුල් ආනිහා පාරායනය කිරීමෙන් පසු (ආමීන්) යැයි ඉහළ ස්වරයෙන් ඇද ගබ්ද නගා පවසයි. කවර පුද්ගලයාගේ ආමීනය මලාඉකාවරුන්ගේ ආමීනයක් සමග සමාන වන්නේද ඔහුගේ පෙර පාප ක්ෂමා කරනු ලැබේ” යනුවෙන් එතුමාගේ පැවැසුහ. සුරතුල් ආනිහා පාරායනය කිරීමෙන් පසු දීර්ඝ පරිච්ඡේදයක් පාරායනය කළහ. (කාග් පරිච්ඡේදයේ සිට මුර්සලාත් පරිච්ඡේදය දක්වා පාරායනය කළහ) එහිදී වගන්ති 60 සිට 100 දක්වා පාරායනය කළහ. සමහර අවස්ථාවන්හිදී කෙටියෙන් පාරායනය කළහ. සිකුරාදා දිනයේ ආර්ථ සලාතයේදී ආනිහා සුරතයෙන් පසු (අලිග් ලාම් මිම්) අස්සඤා සුරතය පළමු රකාභයේදී ද දෙවන රකාභයේදී (හල් අතා අලල් ඉන්සානි) හෙවත් අද් දහර් සුරතයද පාරායනය කළහ.

එහර් සලාතයේ පළමු රකාභය දෙකේදී සුරතුල් ආනිහා පාරායනය කිරීමෙන් පසු අල් කුර්ආන් පරිච්ඡේදයෙන් වගන්ති තිහක් පමණ පාරායනය කළහ. (එසේම එහර් අවසන් රකාභය දෙකේදී සුරතුල් ආනිහාවට පසු වගන්ති 15 ක් හෝ එයින් අඩක් පාරායනය කළ බවට හදිසයන්හි සඳහන් වේ). අසර් සලාතයේ පළමු රකාභය දෙකේදී සුරතුල් ආනිහා පාරායනය කිරීමෙන් පසු අල් කුර්ආන් පරිච්ඡේදයෙන් වගන්ති පහලොවක් පමණ පාරායනය කළහ. (එසේම අසර් අවසන් රකාභය දෙකේදී සුරතුල් ආනිහාවට පසු වගන්ති හතක් පමණ පාරායනය කළ බවට හදිසයන්හි සඳහන් වේ). මග්රිබ් සලාතයේ සුරතුල් ආනිහාවෙන් පසු දීර්ඝ කෙටි සුරාවන් (එනම් සුරතුල් දුහා වේ සිට අන්නාස් දක්වා වූ සුරතයෙන් එකක්) පාරායනය කළහ.

ඔබේ ආදරවන්ත නබි ﷺ සමඟ සුන්දර දවසක්

සුරතුල් ෆාතිමාව සහ තවත් සුරාවක් පාරායනය කළ පසු අල්ලාහු අක්බර් කියා පවසමින් අත් දෙකම කන් දෙකහි පහළ කොටස දක්වා හෝ උරහිස දක්වා උස්සා රුකුළ කළහ. (නැමී අත් දෙකෙන් දනහිස අල්ලා ගැනීම රුකුළ කිරීම වේ). රුකුළ කරන විට අත් දෙක ඉන පරදේශයේ නොගැවෙන ආකාරයට කෙළින් තබා ගන්න. කොන්ද හා හිස සමානව තබාගන්න. (මෙහිදී හිස උස් කර තබාගැනීම හෝ පහත් කර තැබීම නොකළ යුතුයි.)

රුකුළ වලදී දුආවන් මෙසේ පාරායනය කළහ.

(රුකුළවල උසුරිය යුතු දුආ රැසක්ම ඇත. එතුමා පාරායනය කළ දුආවන් එකිනෙක පහත සඳහන් කර ඇත. ඒවා සියල්ල හෝ එකක් හෝ ඔබ කැමති ගණනක් උසුරීම කළ හැකිය).

«سُبْحَانَ رَبِّيَ الْعَظِيمِ سُبْحَانَ رَبِّيَ الْعَظِيمِ سُبْحَانَ رَبِّيَ الْعَظِيمِ».

“සුබ්හාන රබ්බියල් අළිම් කියා තෙවතාවක් කිව යුතුයි.”

අර්ථය : ඉමහත් වූ මාගේ දෙවිදුන් පාරිශුද්ධවන්තයා ය.

«سُبُّوحٌ قُدُّوسٌ رَبُّ الْمَلَائِكَةِ وَالرُّوحِ».

“සුබ්බුහුන් කුද්දුසුන් රබ්බුල් මලායිකති වර්රුහ්”

අර්ථය: ජිබරිල්ගේ හා (අනිකුත්) මලායිකාවරුන්ගේ දෙවි පාරිශුද්ධවන්තයා ය, සුවිශුද්ධවන්තයා ය.

තවද මෙසේ ද පැවැසූහ.

«سُبْحَانَكَ اللَّهُمَّ رَبَّنَا وَبِحَمْدِكَ اللَّهُمَّ اغْفِرْ لِي».

“සුබ්හානකල්ලාහුම්ම රබ්බනා වබ්හමිදික අල්ලාහුම්මග්ෆිර්ලි”

අර්ථය: දෙවියනි! අපගේ අධිපතියාණෙනි! ඔබ පාරිශුද්ධවන්තයා ය. ඔබට ප්‍රසංශා කරමි. දෙවියනි! මට සමාව දෙනු මැනව!

එතුමාණන් සුජුද්හි සහ රුකු අවස්ථාවන්හිදී අධික ලෙස දුඃභාවන් කළහ. තවද එතුමාණන් මෙසේද දේශනා කළහ. සුජුද්හි සහ රුකු අවස්ථාවන්හිදී අල්කුර්ආන් පාරායනය නොකරන ලෙස ඉල්ලා සිටිනු ලැබුවෙමි. එබැවින් රුකුළ අවස්ථාවන්හිදී අල්ලාහ් පාරිශුද්ධත්වයට පත් කරන්න. සුජුද් අවස්ථාවන්හිදී දුඃභා ප්‍රාර්ථනාවන් කිරීමට උනන්දු වන්න.

«اللَّهُمَّ لَكَ رَكَعْتُ وَبِكَ آمَنْتُ وَلَكَ أَسَلْتُ خَشَعَ لَكَ سَمْعِي وَبَصَرِي وَخِيَّ وَعَظْمِي وَعَصْبِي».

“අල්ලාහුම්ම ලක රකා:තු වබික ආමන්තු වලක අස්ලම්තු හෂඅ ලක සම්ඊ වබසරී වමුන්හී වඅලම් වඅසබී”

අර්ථය: දෙවියනි! ඔබ වෙනුවෙන් මම රුකුළ කළෙමි. ඔබව විශ්වාස කළෙමි. ඔබට අවනත වුණෙමි. මාගේ ඇසීම හා පෙනීමද මාගේ ශරීරයේ ඇටකටුද මාගේ නහරද ඔබට යටත් විය. (මූලාශ්‍රය: මුස්ලිම් 1290)

«سُبْحَانَكَ اللَّهُمَّ رَبَّنَا وَبِحَمْدِكَ اللَّهُمَّ اغْفِرْ لِي».

අර්ථය: දෙවියනි! අපගේ අධිපතියාණෙනි! ඔබ පාරිශුද්ධවන්තයා ය. ඔබට ප්‍රසංශා කරමි. දෙවියනි! මට සමාව දෙනු මැනව.

රුකුලින් නැගිටින විට “සම්අල්ලාහු ලිමන් හම්දා” «سَمِعَ اللهُ مِنَ مُحَمَّدٍ» (අර්ථය: ප්‍රසංශා කරන්නාගේ ප්‍රසංශාවට අල්ලාහ් සවන් දෙන්නේ ය). යනුවෙන් පවසා අන් දෙක උරහිස දක්වා හෝ කන් දෙක දක්වා උස්සා පහත දැමූහ. පසුව.

«رَبَّنَا لَكَ الْحَمْدُ».

“රබ්බනා ලකල් හමිද්” යනුවෙන් පැවැසූහ. වෙනත් වේලාවන්හිදී

«اللَّهُمَّ رَبَّنَا لَكَ الْحَمْدُ».

“අල්ලාහුම්ම රබ්බනා ලකල් හමිද්” යනුවෙන්ද පැවැසූහ.

ඉමාම් සමිඅල්ලාහු ලිමන් හමිදා යැයි පවසන විට ම:මුම්වරුන් වන(ඉමාම්ව පිළිපදිමින් සලාතය ඉටුකරන) නුඹලා -අල්ලාහුම්ම රබ්බනා ලකල් හමිද්- “اللَّهُمَّ رَبَّنَا لَكَ الْحَمْدُ” යැයි කියන්නැ”යි නබි (සල්) තුමාණෝ ප්‍රකාශ කර ඇත. මෙම වගන්තිය මලාඉකාවරුද පවසති. කෙනෙකු මෙම වගන්තිය මලාඉකාවරුන් සමග පාරායනය කිරීමේදී ඔහු විසින් පෙර කළා වූ පව් සඳහා සමාව දෙනු ලැබේ යනුවෙන් ද පැවැසූහ.

“අල්ලාහුම්ම රබ්බනා ලකල් හමිද්” යන මෙම වගන්තිය සමග

«حَمْدًا كَثِيرًا طَيِّبًا مَبَارَكًا فِيهِ مِلَأَ السَّمَاوَاتِ وَمِلَأَ الْأَرْضِ مَا بَيْنَهُمَا وَمِلَأَ مَا شِئْتَ مِنْ شَيْءٍ بَعْدُ».

“හමිදන් කසිරන් තයියිබන් මුබාරකන් ෆිහ් මිල්අස්සමාවාති වමිල් අල් අර්ලි වමිල්අ මා බයිනහුමා වමිල්අ මා ෂි:ත මින් ෂයිඉන් බ:ද්”

අර්ථය : අහස් හා පොළොව ඒ දෙක අතර ඇති දේවල් ද තවද ඔබ කුමක් සිතන්නෙහිද එය පරිපූර්ණ වන තරමට ප්‍රසංශ සියල්ල ඔබට හිමිය.

රුකුල වල සිට නැගිට “රබ්බනා ලකල් හමිද්” කීමෙන් පසු “අල්ලාහු අක්බර්” කියා සජදා කළහ. සජදා කරන විට නළල නාසය හා අල්ල දෙක, දනහිස් දෙක, පාද දෙකේ ඇඟිලි තුඩු යන අවයවයන්

බිම ගැවෙන ආකාරයට තබා කිබිලා දෙසට හැරී සිටියහ. පාදවල ඇඟිලි නමා කිබිලාව දෙසට හරවා තබාගත්හ. තවද අත් දෙක කනට කෙළින් හෝ උරහිසට කෙළින් හෝ තබාගත් අතර අත් දෙක කලවා පරදේශයේ නොගැවෙන පරිද්දෙන් ද වැළමිට බිම නොගැවෙන පරිදි උස්කර ද තබාගත්හ. තවද එතුමාගේ කකුල් දෙක එක්කොට තබාගත්තේය.

සජදාවේ සිටින විට. “سُبْحَانَ رَبِّيَ الْأَعْلَى” සුබ්හාන රබ්බියල් අලා (මෙය තෙවරක් පාරායනය කළ අතර සමහර විට කුන්වතාවකට වඩා වැඩි ගණන් පාරායනය කළහ.) රුකුළු අවස්ථාවන්හිදී වෙනත් දුභාවන් පාරායනය කළාක් මෙන් සුජුද් අවස්ථාවේදී පහත සඳහන් ආකාරයට ද දුභාවන් පාරායනය කළහ.

«اللَّهُمَّ اغْفِرْ لِي ذَنْبِي كُلَّهُ دِقَّةً وَجِلَّةً وَأَوْلَهُ وَأَخْرَهُ وَعَلَانِيَةً وَسِرَّهُ.»

“අල්ලාහුම්මග්ෆිර් ලී දන්බි කුල්ලහු දික්කහු වජ්ල්ලහු වඅව්වලහු වආහිරහු වඅලානියියතහු වසිරරහු.”

අර්ථය : අහෝ දෙවියෙනි! මා විසින් ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ කළ පාපකම් සඳහා ද ආරම්භ යේ හෝ අවසානයේ දී කළ පාපකම් සඳහා ද කුඩා හෝ ලොකු පරිමානයේ පාපකම් සඳහා ද සමාව දෙනු මැනවි. තවද පහත සඳහන් දුභා ප්‍රාර්ථනාවන් ද පාරායනය කළහ.

«اللَّهُمَّ لَكَ سَجَدْتُ، وَبِكَ آمَنْتُ، وَلَكَ أَسَلْتُ، سَجَدَ وَجْهِي لِلذِّي خَلَقَهُ، وَصَوَّرَهُ، وَشَقَّ سَمْعَهُ وَبَصَرَهُ، تَبَارَكَ اللهُ أَحْسَنُ الْخَالِقِينَ.»

“අල්ලාහුම්ම ලක සජද්තු වබික ආමන්තු වලක අස්ලම්තු සජද වජ්හිය ලිල්ලදී කහලකහු වසව්වරහු වෂක්ක සම්අහු වබසරහු තබාරකල්ලාහු අහ්සනුල් කහාලිකින්.”

ඔබේ ආදරවන්ත නබි ﷺ සමඟ සුන්දර දවසක්

අර්ථය: යා අල්ලාහ් ඔබට (නළල පොලොව මත තබා) සුජුද් කළෙමි. ඔබ විශ්වාස කළෙමි. ඔබට අවනත වූනෙමි. මගේ මුහුණ එය (අලංකාර) හැඩරුවකින් නිර්මාණය කළ තැනැත්තාට සුජුද් කළේය. දෑසෙහි පෙනුම සහ කණහි ශර්වණයද මනා ලෙස සකස් කළේය. ඉතා අලංකාර ලෙස නිර්මාණය කරන නිර්මාණ කරු භාග්‍යයෙන් යුක්ත විය.

«اللَّهُمَّ أَعُوذُ بِرِضَاكَ مِنْ سَخَطِكَ، وَبِمُعَافَاتِكَ مِنْ عُقُوبَتِكَ، وَأَعُوذُ بِكَ مِنْكَ لَا أُحْصِي نِعْمَاءَ عَلَيْكَ أَنْتَ كَمَا أَنْتَ عَلَى نَفْسِكَ».

අල්ලාහුම්ම අලාදු බිර්ලාක මින් සහතික් වබ්මුආභාතික මින් උකුබතික්, වඅලාදු බික මින්ක්, ලා උහ්සි සනාඅන් අලෙලක අන්ත කමා අස්නසික අලා නඟ්සික්.

තේරුම: යා අල්ලාහ් ඔබේ කෝපයෙන් මිදී ඔබේ පිළිගැනීම ලබා ගැනීම කෙරෙහිද, ඔබේ සමාව තුලින් ඔබේ දඬුවමින් මිදීමටද ආරක්ෂාව පතමි. තවද ඔබ හරහා සිදුවිය හැකි සියලු පරීක්ෂණයන්ගෙන් මම ආරක්ෂාව පතමි. ඔබේ අනන්ත අප්‍රමාණ වූ කීර්තිය තුලින් ඔබ විසින් ඔබව ප්‍රශංසාවට ලක් කළ ආකාරයට මා හට ඔබගේ අප්‍රමාණ ප්‍රශංසා තක්සේරු කර නිමා කිරීමට නොහැක.

තවද නබි (සල්) තුමාණන් මෙසේ පැවැසූහ. ගැත්තා තම පරමාධිපතිට ඉතා සමීප වූ අවස්ථාව වන්නේ ඔහු සුජුද් තත්වයේ සිටින අවස්ථාව වේ. එබැවින් එහිදී දුආ ප්‍රාර්ථනාවනිහි යෙදීමට වග බලා ගන්න.

ඉහත ප්‍රාර්ථනාවන් සුජුදයේ පාරායනය කිරීමෙන් පසු අල්ලාහු අක්බර් යැයි තක්බිර් පවසමින් හිස ඔසවා වම් පාදය මත වාඩි වී දකුණු පාදයේ ඇඟිලි කිබ්ලාව දෙසට හරවා අසුන් ගත්හ. මෙසේ අසුන් ගෙන පහත දුආව පාරායනය කළහ.

«رَبِّ اغْفِرْ لِي، وَارْحَمْنِي، وَاجْبُرْنِي، وَارْزُقْنِي، وَارْفَعْنِي».

රබ්බිග්ෆිර්ලි, වරහමිනි, වජ්බුර්නි, වර්සුක්නි, වරෆෑනි

වෙනත් අවස්ථාවකදී “رَبِّ اغْفِرْ لِي، رَبِّ اغْفِرْ لِي” (රබ්බිග්ෆිර්ලි, රබ්බිග්ෆිර්ලි) යනුවෙන්ද පාරායනය කළහ. සුප්ප්ද් දෙක අතර මෙම නිඳුමෙහි සුළු වේලාවක් රැඳී සිටියහ. පසුව පළමු සජ්දාව කළ ආකාරයටම දෙවන සජ්දාවත් ඉටු කළහ. පසුව දෙවන රකඅතය සඳහා නැගිට සිටියහ.

සලාතයේ තෂ්හ්නුද් ඉඳුමෙහි සිටින විට වමත වම් කලව මත හා වම් දණහිස මතත් දකුණත දකුණු කලව මත හා දකුණු දනහිස මත තබා ගත යුතුය. දකුණතේ දඹර ඇඟිල්ල හැර අනික් සියළු ඇඟිලි හකුලා ගත්හ. දකුණතේ දඹර ඇඟිල්ල දික් කර එමගින් යමෙකුට කැඳවන්නාක් මෙන් වනමින් තබාගත්හ. එතුමා විසින් තෂ්හ්නුදය විවිධ ආකාරයට පාරායනය කර ඇත. එයින් එකක් පහත සඳහන් වේ.

«التَّحِيَّاتُ الْمُبَارَكَاتُ، الصَّلَوَاتُ الطَّيِّبَاتُ اللهُ، السَّلَامُ عَلَيْكَ أَيُّهَا النَّبِيُّ وَرَحْمَةُ اللهِ وَبَرَكَاتُهُ، السَّلَامُ عَلَيْنَا وَعَلَىٰ عِبَادِ اللهِ الصَّالِحِينَ، أَشْهَدُ أَنْ لَا إِلَهَ إِلَّا اللهُ، وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ».

අත්තනියාතුල් මුබාරකාතුස් සලවාතුත් තයිසිබාතු ලිල්ලාහි, අස්සලාමු අලෙක අයිසුහන් නබිසියු වරහ්මතුල්ලාහි වබරකාතුහු. අස්සලාමු අලෙනා වඅලා ඉබාදිල්ලාහිස් සාලිහින්. අෂ්හදු අල්ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්ත මුහම්මදර් රසුල්ලාහ්.

පසුව එතුමා වෙනුවෙන්ම සලවාත් කියමින් පහත සඳහන් වගන්තිය කියවයි.

තේරුම: පැතුම, ආශීර්වාදය, කරුණාව සහ යහපත අල්ලාහ්ටම හිමිය. නබිතුමනි, අල්ලාහ්ගේ ශාන්තිය, කරුණාව හා අනිවෘද්ධිය

ඔබේ ආදරවන්ත නබි ﷺ සමඟ සුන්දර දවසක්

ඔබට හිමිවේවා. අපට හා අල්ලාහ්ගේ සැදැහැමි ගැන්වත් සියලු දෙනාටද අල්ලාහ්ගේ ශාන්තිය අත්වේවා. නමැදුමට සුදුසුසා අල්ලාහ් හැරවෙන දෙවියකු නොමැති බවට මම සාක්ෂි දරමි. සත්‍ය වශයෙන්ම මුහම්මද් (සල්) තුමාණෝ ඔහුගේ ගැන්තාද ඔහුගේ දූතයාණන්ද වන බවට මම සාක්ෂි දරමි. (බුහාරි, මුස්ලිම්)

«اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ، كَمَا صَلَّيْتَ عَلَى إِبْرَاهِيمَ، وَعَلَى آلِ إِبْرَاهِيمَ، إِنَّكَ حَيُّ حَمِيدٌ، اللَّهُمَّ بَارِكْ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ، كَمَا بَارَكْتَ عَلَى إِبْرَاهِيمَ، وَعَلَى آلِ إِبْرَاهِيمَ إِنَّكَ حَيُّ حَمِيدٌ.»

“අල්ලාහුම්ම සල්ලි අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා සල්ලෙත අලා ඉබ්‍රාහිම් වඅලා ආලි ඉබ්‍රාහිම් ඉන්තක හම්දුම්මජ්ද්. අල්ලාහුම්ම බාරික් අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා බාරක්ක අලා ඉබ්‍රාහිම් වඅලා ආලි ඉබ්‍රාහිම් ඉන්තක හම්දුම් මජ්ද්.”

තේරුම - යා අල්ලාහ්! ඉබ්‍රාහිම් තුමා හා එතුමාගේ පවුලේ අයට ශාන්තිය පහළ කළා සේම මුහම්මද් තුමා හා එතුමාගේ පවුලේ අයටද ශාන්තිය පහළ කරත්වා. යා අල්ලාහ්! ඉබ්‍රාහිම් තුමා හා එතුමන්ගේ පවුලේ අයට ආශිර්වාද කළාසේම මුහම්මද් තුමාට හා එතුමාගේ පවුලේ අයටද ආශිර්වාද කරත්වා. සත්‍ය වශයෙන්ම ඔබ පරශංසා ලැබිය යුත්තාය. (ඔබ) කීර්තිමත්ය.

නබි (සල්) තුමාණන් දෙවන රකඅතය සඳහා නැගිට සිටින විට අල්ලාහු අක්බර් යනුවෙන් උච්චාරනය කර අත් දෙක ඔසවයි. සලාතයේ අවසාන තෂ්හ්නුද් ඉඳුමෙහි සිටින විට ඉහත පළමු තෂ්හ්නුදයෙහි සිටි අකාරයටම පිළිවෙත් ඉටු කරයි. නමුත් අවසාන රකඅතයේ වාඩි වන විට වම් පාදය පිටට ගෙන අනික් පාදය(එනම් දකුණු පාදය) සිටවා තබා ඉඳගන්නා තැන බිමට වදින ආකාරයට වාඩි වූහ.

තවද “ඔබ අතරින් කෙනෙකු තෘණිහුද් පාරායනය කර අවසන් වීමෙන් පසු කරුණු හතරකින් ආරක්ෂාව පතන්න “ යනුවෙන් පැවැසූහ.

«اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ عَذَابِ الْقَبْرِ، وَأَعُوذُ بِكَ مِنْ فِتْنَةِ الْمَسِيحِ الدَّجَالِ، وَأَعُوذُ بِكَ مِنْ فِتْنَةِ الْمَحْيَا، وَفِتْنَةِ الْمَمَاتِ، اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْمَأْتَمِ وَالْمَغْرَمِ».

“අල්ලාහුම්ම ඉන්නී අලාදු බික මින් අසාබිල් කබිර් ච අලාදු බික මින් ෆිත්නාතිල් මසිහිද් දජ්ජාල්, ච අලාදු බික මින් ෆිත්නාතිල් මමාත්, අල්ලාහුම්ම ඉන්නී අලාදු බික මින් මාඨම් වල් මග්රම්.”

තේරුම: සත්‍යවශයෙන්ම කබිරයේ වේදනාවන්ගෙන් ඔබේ ආරක්ෂාව පතමි. මසිහුද් දජ්ජාල්ගේ කරදර වලින්ද ආරක්ෂාව ඔබෙන් පතමි. ජීවතුන් අතර සිටියදීත් මරණයෙන් පසුව ඇතිවිය හැකි අවුල් සහගත ස්වභාවයෙන්ද ඔබෙන් ආරක්ෂාව පතමි. යා අල්ලාහ් පාපයෙන් හා ණයබරින් මාව ආරක්ෂා කරන්නවා. (බුහාරි, මුස්ලිම්)

තවද අබ්බකර් (රළු) තුමාණන්ට පහත සඳහන් දුභා ප්‍රාර්ථනා කිරීමට ඉගැන්වූහ.

«اللَّهُمَّ إِنِّي ظَلَمْتُ نَفْسِي ظُلْمًا كَثِيرًا، وَلَا يَغْفِرُ الذُّنُوبَ إِلَّا أَنْتَ، فَاعْفُرْ لِي مَغْفِرَةً مِنْ عِنْدِكَ، وَارْحَمْنِي إِنَّكَ أَنْتَ الْغَفُورُ الرَّحِيمُ».

“අල්ලාහුම්ම ඉන්නී ලලම්තු නෆසී ලුල්මන් කසිරා, වලා යග්ෆිරුද්දුනුබ ඉල්ලා අන්ත, ෆග්ෆිරුලි මග්ෆිරතන් මින් ඉන්දික වර්හමිනී ඉන්තක අන්තල් ගෆෆුර් රහීම්”.

යා අල්ලාහ්, සත්‍යවශයෙන්ම මා විසින් මටම අප්‍රමාණ විපතක් කරගත්තේමි. පවි සමාකිරීම ඔබ හැර වෙන කිසිවෙක් නොකරන්නේය. එහෙයින් ඔබ මගේ පවි සමාකරනු මැන. මට

ඔබේ ආදරවන්ත නබි ﷺ සමඟ සුන්දර දවසක්

මෙම ක්‍රියා පෙන්වනු මැන. සත්‍යවශයෙන්ම, ඔබ කමාකරන්නන්ගෙන් ශ්‍රේෂ්ඨවන්නියාය. ඔබ මහා කාරුණිකයාය. (බුහාරි, මුස්ලිම්)

මුආද් (රළු) තුමාණන් අමතා සෑම සලාතයකටම පසුව පහත සඳහන් දුආව පාරායනය කරන මෙන් අනුශාසනා කළහ.

«اللَّهُمَّ أَعْنِي عَلَى ذِكْرِكَ وَشُكْرِكَ وَحُسْنِ عِبَادَتِكَ.»

“අල්ලාහුම්ම අඉන්නී අලා දික්රික ව ශුක්රික ව හුස්නී ඉබාදතික.”

තේරුම: යා අල්ලාහ් ඔබ සිහිපත්කරන්නටද ඔබට ස්තූතිකරන්නටද ඔබගේ වතාවත්වල යෙදෙන්නටද මට උදව් කරනු මැන. (අබු දාවූද්, නසාර්)

නබි (සල්) තුමාණන් තෂ්හ්හුදය සහ සලාමය අතර අවසාන වශයෙන් පහත සඳහන් දුආ ප්‍රාර්ථනය පාරායනය කළහ.

«اللَّهُمَّ اغْفِرْ لِي مَا قَدَّمْتُ وَمَا أَخَّرْتُ، وَمَا أَسْرَرْتُ وَمَا أَعْلَنْتُ، وَمَا أَسْرَفْتُ وَمَا أَنْتَ أَعْلَمُ بِهِ مِنِّي، أَنْتَ الْمُقَدِّمُ وَأَنْتَ الْمُؤَخِّرُ، لَا إِلَهَ إِلَّا أَنْتَ.»

“අල්ලාහුම්මග්රිජලි මා කද්දදම්තු වමා අහ්හර්තු වමා අස්රර්තු වමා අ:ලන්තු වමා අස්රර්තු වමා අන්ත අ:ලමු බිහී මින්නී අන්තල් මුකද්දිමු වඅන්තල් මුඅහ්හිරු ලා ඉලාහ ඉල්ලා අන්ත”.

තේරුම: යා අල්ලාහ් මා විසින් පෙර කළාදූද, පසුව කළාදූද, රහසිගතව හා පරසිද්ධියේ කළාදූද, මා නාස්තී කළාදූද, මට වඩා ඔබ හොදින් (මාගේ පාපයන් ගැන) දන්නාදූද යන සියලු පාපයන් මා වෙනුවෙන් ඤාණ කරනු මැනව. යහපත් දේ කෙරෙහි යොමුකරන්නේද අයහපත් දෙයින් වළක්වා ලන්නේද ඔබය. නැමදුමට සුදුස්සා ඔබ හැර වෙන කිසිවෙක් කිසිවක් නොමැත. (මුස්ලිම්)

ඉහත දුභාවන් පාරායනය කිරීමෙන් පසු දකුණු හා වම් පසට හිස හරවා

«السَّلَامُ عَلَيْكُمْ وَرَحْمَةُ اللَّهِ.»

“අස්සලාමු අලෙකුම් වරන්මතුල්ලාන්” යැයි ප්‍රකාශ කිරීමත් සමඟ සලාතය අවසන් කළහ.

තේරුම- ඔබලාට අල්ලාන්ගේ ශාන්තිය හා කරුණාව අත්වේවා

සලාතය අවසන් කිරීමෙන් පසු පහත සඳහන් ආකරයට පාරායනය කළහ.

«اسْتَغْفِرُ اللَّهُ.»

“අස්තග්ගිරුල්ලාන්”

තේරුම- අල්ලාන්ගෙන් සමාව අයද සිටිමි.

මෙසේ තෙවරක් පැවසීමෙන් පසුව පහත දුභාව පාරායනය කළහ.

«اللَّهُمَّ أَنْتَ السَّلَامُ وَمِنْكَ السَّلَامُ، تَبَارَكْتَ ذَا الْجَلَالِ وَالْإِكْرَامِ.»

“අල්ලාහුම්ම අන්තස් සලාම්, වමින්කස්සලාම්, තබාරක්ක යා ස(Z)ල් ජලාලි වල් ඉක්රාම්.”

තේරුම: යා අල්ලාන් ශාන්තිය ඔබයි. ශාන්තිය ඇතිවනුයේ ඔබෙන්ය. සියළු ආශීර්වාද ඔබටය, ගෞරවනීවූද අභිමානවත්වූද ඔබ භාග්‍ය වන්තයාය. (මුස්ලිම්)

«لَا إِلَهَ إِلَّا اللَّهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ، وَلَهُ الْحَمْدُ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ،
اللَّهُمَّ لَا مَانِعَ لِمَا أَعْطَيْتَ، وَلَا مُعْطِيٍّ لِمَا مَنَعْتَ، وَلَا يَنْفَعُ ذَا الْجَدِّ مِنْكَ الْجُدُّ.»

“ලාඉලාහ ඉල්ලල්ලාහු වන්දනු ලා ඡරිකලනු ලනුල් මුල්කු වලනුල් හම්දු

වහුව අලා කුල්ලි ෂයියිත් කදීර්, අල්ලාහුමම ලා මානිඅ ලිමා අ:තයිත, වලා මු:තිය ලිමා මන:ත වලා යන්ගවු ස(Z)ල් ජද්දි මින්කල් ජද්”.

තේරුම: නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙක් හෝ කිසිවක් නොමැත. ඔහු ඒකීයය. අසමසමවූ ඔහුට පාලන බලතල හිමිවන්නේය. ප්‍රසංශා සියල්ල ඔහුටය. සෑම දෙයක් කෙරෙහිම ඔහුගේ ශක්තිය බලපවත්නේය. යා අල්ලාහ්! ඔබ දුන් දෙයක් වළක්වාලීමට කිසිවකුට හැකියාවක් නොමැත තවද ඔබ නොදුන් දෙයක් දීමට කිසිවකුට හැකියාවක් නොමැත. (ඔබ දඬුවමක් දෙන්නේ නම්) ධනවතකුට තම ධන බලය යෙදවීමෙන් එය වළක්වාලිය නොහැකිය. (බුහාරි, මුස්ලිම්)

«لَا إِلَهَ إِلَّا اللَّهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ، لَا حَوْلَ وَلَا قُوَّةَ إِلَّا بِاللَّهِ، لَا إِلَهَ إِلَّا اللَّهُ، وَلَا نَعْبُدُ إِلَّا إِيَّاهُ، لَهُ النَّعْمَةُ وَلَهُ الْفَضْلُ، وَلَهُ التَّنَائُفُ الْحُسْنُ، لَا إِلَهَ إِلَّا اللَّهُ مُخْلِصِينَ لَهُ الدِّينَ وَلَوْ كَرِهَ الْكَافِرُونَ».

“ලා ඉලාහ ඉල්ලේලාහු වන්දනු ලා ෂරීකලහු ලහුල් මුල්කු වලහුල් හමිදු වහුව අලා කුල්ලි ෂයියිත් කදීර්, ලා හවුල වලා කුවිවත ඉල්ලා බිල්ලාහ්, ලා ඉලාහ ඉල්ලේලාහු වලා නෑබුදු ඉල්ලා ඊයාහු, ලහුන් නි:මතු වලහුල් පල්ලු වලහුස් සනාඋල් හසන්, ලාඉලාහ ඉල්ලේලාහු මුහ්ලිසීන ලහුද් දීන වලවු කර්හල් කාගිරුන්”.

තේරුම: නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙක් හෝ කිසිවක් නොමැත. ඔහු ඒකීයය. අසමසමවූ ඔහුට පාලන බලතල හිමිවන්නේය. ප්‍රසංශා සියල්ල ඔහුටය. සෑම දෙයක් කෙරෙහිම ඔහුගේ ශක්තිය බලපවත්නේය. අල්ලාහ්ගෙන් හැර කිසිම ශක්තියක් හෝ බලයක් නොමැත. ඔහු හැර වෙන කිසිවෙකුට අපි නැමදුම් නොකරන්නෙමු. සියලු දායාදයන් ඔහු සතුය. ශ්‍රේෂ්ඨත්වයද උතුම්වූ

උපහාරයද ඔහුටම හිමිය. නැමදුමට සුදුස්සා ඔහු හැර වෙන කිසිවෙක් හෝ කිසිවක් නොමැත. සියලු නැමදුම් අවංකව ඔහු වෙනුවෙන් පමණක් ඉටු කරමු. ප්‍රතික්ෂේප කරන්නාවුන් ඒ පිළිබඳව විරුද්ධවුවත් ඉන් කමක් නැත. (මුස්ලිම්)

«اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْجُبْنِ، وَأَعُوذُ بِكَ أَنْ أُرَدَّ إِلَى أَرْذَلِ الْعُمَرِ، وَأَعُوذُ بِكَ مِنْ فِتْنَةِ الدُّنْيَا، وَأَعُوذُ بِكَ مِنْ عَذَابِ الْقَبْرِ».

“අල්ලාහුමම ඉන්නී අලාදු (Z) බික මිනල් ජුබුන්, ව අලාදු (Z) බික අන් උරද්ද ඉලා අර්දලිල් උමර්, ව අලාදු (Z) බික මින් ෆිත්නතිද් දුන්යා ව අලාදු (Z) බික මින් අදා(Z)බිල් කබිර්”

තේරුම: යා අල්ලාහ් නියතවශයෙන්ම මා මසුරුකමින් ආරක්ෂා කරන්නවා. නිවටභාවයෙන්ද දුබල මහඵ වයසට පත්වීමෙන්ද මාව ආරක්ෂා කරන්නවා. මෙලොව ඇතිවිය හැකි කරදර හා කබිරයේ (සොහොනේ) වේදනාවන්ගෙන්ද මට ආරක්ෂාව දෙන්නවා. (බුහාරි)

«رَبِّ قِنِي عَذَابَكَ يَوْمَ تَبْعَثُ عِبَادَكَ».

“රබ්බි කිනී අදාබක යවීම තබිඅසු ඉබාදක.”

තේරුම: යා අල්ලාහ් ඔබේ වහලුන් නැගිටුවනු ලබන දිනයේ ඔබේ දඬුවම නමැති වේදනාවෙන් මාව ආරක්ෂා කරනු මැන.

පසුව පහත සඳහන් අකාරයට දික්ඊ පාරායනය කරන ලෙස පැවැසුහ

«سُبْحَانَ اللَّهِ».

“සුබ්හානල්ලාහ්” 33 වරක්

අල්ලාහ් සුවිශුද්ධය.

«الْحَمْدُ لِلَّهِ»

“අල්හම්දුලිල්ලාහ්” 33 වරක්

සියලු ප්‍රශංසා අල්ලාහ්ට හිමිය.

«اللَّهُ أَكْبَرُ»

“අල්ලාහු අක්බර්” 33 වරක්

ඔහු අති ශ්‍රේෂ්ඨය.

පහත දික්රය පවසා සියය සම්පූර්ණ කළ යුතු ය.

«لَا إِلَهَ إِلَّا اللَّهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ».

“ලාඉලාහ ඉල්ලේලාහු වන්දනු ලා ඡරීකලනු ලනුල් මුල්කු වලනුල් හමිදු වනුව අලා කුල්ලි ෂයියිත් කදීර්”

තේරුම: (නැමදුමට සුදුස්සා) අල්ලාහ් හැර වෙන දෙවියකු නැත. ඔහු ඒකීයය. ඔහුට ආදේශව කිසිවක් නැත. සර්වාධිරාජ්‍යය ඔහු සතූය. සියලු පරශංසා ඔහු සතූය. ඔහු පණ දෙන්නේය. මරණයට පත් කරවන්නේය. ඔහු සදා නොමැරෙන සජීවයාය. සියලු යහපත ඔහු සතූය. සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තාය. (නිර්මිදි)

මෙසේ පාරයානය කරන්නන් සඳහා කුලිය කෙසේද යත්, ඔවුන්ගේ පාපයන්, මුහුදු පෙහ තරමට තිබුනද ඒ සියල්ල සඳහා (අල්ලාහ් විසින්) සමාව දෙන බව පැවැසුහ. දික්ර මද හඬකින් ශබ්ද නගා පාරායනය කළ අතර තස්බිහය පාරායනය කරන විට ඒව ඇඟිලිවලින් ගණනය කරමින් සිටියහ.. කෙනෙකු අනිවාර්ය වූ සෑම සාලාතයකටම පසු “ආයතුල් කුර්සි” පාරායනය කරන්නේ නම් ඔහුට ස්වර්ගයට ඇතුල් වීමට ඔහුගේ මරණය හැර කිසිඳු බාධාවක් ඇති වන්නේ නැත යැයිද

පැවැසුහ. (අල්බානී විසින් ස්තීර කර ඇත.) තවද සෑම සලාතයකටම පසු “මුඅව්විදාන්” පාරායනය කරන මෙන් අණ කළේය.

ෆජ්ර් සලාතය ඉටු කර සලාම් දීමෙන් පසු මෙසේ පාරායනය කළහ.

«اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ عِلْمًا نَافِعًا وَرِزْقًا طَيِّبًا وَعَمَلًا مُتَقَبَّلًا».

“අල්ලාහුම්ම ඉන්නී අස්අලුක ඉල්මන් නාෆිඅන් ව රිස්කන් තයියිබන් වඅමලන් මුතකබ්බලා”

තේරුම: යා අල්ලාහ් ප්‍රයෝජනවත් අධ්‍යාපනය ද පිරිසිදු (පාපයෙන් තොර) ආහාරද පිළිගනු ලබන ක්‍රියාවන්ද මම ඔබෙන් පතමි.

නබි (සල්) කුමාණන් මෙසේද පැවැසුහ. කෙනෙකු මග්රිබ් සහ සුබ්හු සලාතයන් අවසන් කර නැගිට සිටීමට පෙර

«لَا إِلَهَ إِلَّا اللَّهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ، وَهُوَ الْحَمْدُ، يُحْيِي وَيُمِيتُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ».

“ලාඉලාහ ඉල්ලල්ලාහු වහ්දහු ලා ෂරීකලහු ලහුල් මුල්කු වලහුල් හම්දු යුහ්යි ව යුම්තු වහුව අලා කුල්ලි ෂයියින් කදීර්”

තේරුම: නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙක් හෝ කිසිවක් නොමැත. ඔහු ඒකීයය. අසමසමවූ ඔහුට පාලන බලතල හිමිවන්නේය. ප්‍රසංශා සියල්ල ඔහුටය. ඔහු ජීවත් කරවන්නේය, තවද මරණයට පත් කරන්නේය. සෑම දෙයක් කෙරෙහිම ඔහුගේ ශක්තිය බලපවත්වන්නේය. (මුස්ලිම්)

යනුවෙන් (10) දස වතාවක් පාරායනය කරන්නේ නම් ඔහු විසින් පාරායනය කරනු ලබන සෑම වගන්තියකට ආනිසංස දහය බැගින් කුලියක් ලෙස අල්ලාහ් විසින් ලියනු ලැබේ. ඔහු විසින් කරන ලද

නරක ක්‍රියා දහයක් මකා දමනු ලැබේ. ඔහුගේ තත්වය දහ ගුණයකින් උසස් කරනු ලැබේ. පිළිකුල් සහගත සියලු දෙයින් ආරක්ෂාව ලැබේ. පලවාහරින ලද ශයිතාන්ගේ නපුරෙන් ආරක්ෂා ලැබෙයි. ශිරිස් හෙවත් අල්ලාහ්ට ආදේශ තබන පාපයන් හැර ඔහු විසින් කරනු ලැබූ පාපයන්හි රැහැනට ඔහු හසු කරගනු නොලැබේ. තවද යහපත් ක්‍රියා කළ අය අතුරින් ශ්‍රේෂ්ඨ වන්තයෙකුගේ තත්වයට පත් වෙයි. නමුත් ඔහුට වඩා යහපත් ක්‍රියාවන්හි යෙදුනු කෙනෙකුගේ තත්වයට වඩා උසස් නොවෙනු ඇත. (ආධාර ග්‍රන්ථය- සහිනුල් තර්හීබ්)

අල්ලාහ්ගේ දූතයාණන් දිනපතා පස් වේලේ යාවිඤ්ඤාවන් ඉතා සුරක්ෂිතව නොවරදවා ඉටු කිරීමට වගබලා ගත් අතර අල්ලාහ් විසින් මෙම පස්වේලේ සලාතයන් දිවා රාත්‍රියේදී ඉටු කිරීම තම ගැත්තන් වෙත අනිවාර්ය කර ඇති බව පැවැසූ අතර අල්ලාහ් දෙවියන් මෙම පස් වේලේ සලාතය තුළින් ගැත්තන්ගේ පව් අතුගා දමන බව පැවැසුවේය. (සහීන් බුහාරි) තවද කෙනෙකු වුළු හෙවත් අර්ධස්නානය, බිය බැතිකම, එහි රක්ෂාතයන් නිසි ලෙස පවත්වා ගනිමින් මෙම සලාතයන් ඉටු කරන්නේද එය (එම සලාතයන්) ඔහු විසින් කරනු ලැබූ මහා පරිමාණයේ පාපයන් හැර වෙනත් සුළු පරිමාණයේ පාපයන් සඳහා වූ වන්දියක් බවට පත් වනු ඇත යැයි පැවැසූහ. (සහීන් මුස්ලිම්) තවද කෙනෙකු සලාතය ඉටු කිරීම අත්හරින්නේද ඔහු ප්‍රතික්ෂේප කරන්නෙකු බවට පත් වෙනු ඇත. (සහිනුත් නසාඉ) පස් වේලේ සලාතයන් මස්ජිදයේ සාමුහික (ජමාඅත්) වශයෙන් ඉටුකිරීම කෙරෙහි (සලාත් ඉටුකරන්නන්ව) උනන්දු කරවීය.

එහි වැදැගත් කම ගැන මෙසේ දේශනා කළහ.

ජමාඅත් හෙවත් සාමුහික වශයෙන් කෙනෙකු විසින් ඉටු කරන සලාතයක් ඔහුගේ නිවසේ සහ ඔහුගේ වෙළඳපොළේ ඉටු කරනවාට

වඩා විසිපස් ගුණයකින් ශ්‍රේෂ්ඨ වේ. කුමක් නිසා ද යත් ඔහුගේ අර්ධස්නානය නිසියාකාරව ඉටු කර පසුව මස්ජිදය බලා පිට වෙන්නේ නම් එසේ පිටත් වෙන්නේ සලාතය සඳහා පමණක් නම්, ඔහු පා තබන සෑම පියවරක් සඳහාම ඔහුගේ තත්වය උසස් කරනු ලබන අතර සෑම පියවරක් සඳහා ඔහු විසින් කරනු ලැබූ පාපයක් සඳහා සමාව දෙනු ලැබේ. තවද ඔහු සලාත් කළ ස්ථානයෙහි රැඳී සිටින තුරු මලාඉකා වරුන් යා අල්ලාහ් ඔහුගේ පාපයන් සඳහා සමාව දෙනු මැනවි. ඔහුට කරුණාව දක්වනු මැනවි යනුවෙන්. ඔහුට ප්‍රාර්ථනා කරති. තවද එතුමා සලාතයක් අවසන් වී ඊලඟ සලාතය පැමිණෙන තුරු අපේක්ෂාවෙන් සිටියහ. ජමාඅත් හෙවත් සලාත් යාවඤාවන් සාමූහිකව ඉටු කිරීමට මස්ජිදය වෙත නොපැමිණෙන අයගේ නිවෙස් ගිනි තැබීමට අපේක්ෂා කරන බව ප්‍රසිද්ධියේ කියා සිටියහ.

තවද මෙසේ දේශනා කළහ. කෙනෙකු ඉශා සලාතය සාමූහිකව ඉටු කළේද ඔහු රාත්‍රියේ අඩක් සලාතයෙහි නිරත වූ කෙනෙකුට සමාන වන්නේය. තවද කෙනෙකු ගජ්ජර් සලාතය සාමූහිකව ඉටු කරන්නේද ඔහු මුලු රාත්‍රි කාලයම සලාතයෙහි නිරත වූ කෙනෙකුට සමාන වන්නේය. තවද කෙනෙකු අසර් සලාතය සහ ගජ්ජර් සලාතය ඉටු කළේද ඔහු ස්වර්ගයට ඇතුල් වන්නේය. නබි (සල්) තුමාණන් අනිවාර්ය සලාතයට පෙර පසු සුන්නන් සලාතයන් සුරක්ෂිතව ඉටු කිරීමට වග බලාගත්හ. ඉබ්නු උමර් (රළු) තුමාණන් මෙසේ පැවැසූහ. නබි (සල්) තුමාගේ ඉගෙන්වීම් අනුව සුන්නන් වූ රකෆාත් 10 ක් සුරක්ෂිතව ඉටු කිරීමට වග බලා ගනිමි. එනම්. එහර් සලාතයට පෙර රක්ෆාත් දෙක බැගින්ද, පසු රක්ෆාත් දෙක බැගින්ද, මග්රිබ් සලාතයට පසු රක්ෆාත් දෙක බැගින්ද නිවසේද, ඉෂා සලාතයෙන් පසු රක්ෆාත් දෙකක් නිවසේද, රක්ෆාත් දෙකක් ගජ්ජර් සලාතයට පෙරද ඉටු කිරීමට වග බලා ගනිමි. නබි (සල්) තුමාණන් සමහර අවස්ථාවන්හිදී එහර් සලාතයට පෙර රකෆාත්

මබනි ආදරවන්ත නබි ﷺ සමග සුන්දර දවසක්

හතරක් සිය නිවසේ ඉටු කළහ. මගීරිබි සලාතයේ පළමු රකආතයේදී සුරතුල් ෆාතිමාවෙන් පසු සුරතුල් කාෆිරුනායද, දෙවන රකආතයේදී සුරතුල් ඉහ්ලාසයද පාරායනය කළහ. සමහර අවස්ථාවන්හිදී මෙම සුරතයන් ෆජීර් සලාතයේද පාරායනය කළහ.

සමහර අවස්ථාවන්හිදී ෆජීර් සලාතයේ පළමු රකආතයේදී

﴿قُولُوا ءَامَنَّا بِاللَّهِ وَمَا أُنزِلَ إِلَيْنَا وَمَا أُنزِلَ إِلَيْنَا مِنْ رَبِّنَا وَإِسْحَاقَ وَيَعْقُوبَ وَالْأَسْبَاطِ وَمَا أُوتِيَ مُوسَىٰ وَعِيسَىٰ وَمَا أُوتِيَ النَّبِيُّونَ مِنْ رَبِّهِمْ لَا نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِنْهُمْ وَنَحْنُ لَهُ مُسْلِمُونَ﴾ [البقرة: 136].

දෙවන රකආතයේදී පහත සඳහන් වගන්තියද පාරායනය කළහ

﴿قُلْ يَا أَهْلَ الْكِتَابِ تَعَالَوْا إِلَىٰ كَلِمَةٍ سَوَاءٍ بَيْنَنَا وَبَيْنَكُمْ أَلَّا نَعْبُدَ إِلَّا اللَّهَ وَلَا نُشْرِكَ بِهِ شَيْئًا وَلَا يَتَّخِذَ بَعْضُنَا بَعْضًا أَرْبَابًا مِنْ دُونِ اللَّهِ فَإِنْ قَوْلُوا فَكُلُوا بِأَنفُسِكُمْ﴾ [آل عمران: 64].

නබි (සල්) තුමාණන් එහා සලාතය ඉටු කරන්නෙකු ලෙස සිටියහ. අබි හුරෙරා (රළි) තුමාණන්ට මේ සම්බන්ධයෙන් අනුශාසනා කළහ. මේ ගැන දැනුම් දුන් විට මෙසේ පැවැසූහ. ශරීරයේ ඇති සන්ධිවලට පුණ්ණ කර්මයක් වශයෙන් ආනිසංස ලබා දෙනු ඇත. එය පුණ්ණ කර්ම 360 ට සමානවේ. තවද නබි (සල්) තුමාණන් අසර් සලාතයට පෙර රකආත් හතරක් දෙක බැගින් ඉටු කළහ. තවද මෙසේ පැවැසූහ. (අසර් සලාතයට පෙර රකආත් හතර බැගින් ඉටු කළ තැනැත්තාට අල්ලාහ් කරුණාව දක්වන සේක්වා!)





උදේ සවස පාරායනය කළ යුතු දෑ පිළිබඳ මගපෙන්වීම්

නබි (සල්) තුමාණන් ෆජ්ර සලාතය ඉටු කිරීමෙන් පසු හිරු උදාව දක්වා සලාත් ඉටු කළ ස්ථානයේ වාඩි වී සිටිමින් අද්කාරයන් පාරායනය කරමින් සිටියහ. උදෑසන කාලයේදී මෙසේ පාරායනය කළහ.

«اللَّهُمَّ بِكَ أَصْبَحْنَا وَبِكَ أُمْسَيْنَا وَبِكَ نَحْيَا وَبِكَ نَمُوتُ وَإِلَيْكَ الْمَصِيرُ.»

“අල්ලාහුම්ම බික අස්බන්නා වබික අම්සයිනා වබික නහ්යා වබික නමුතු වඳුලෙයිකල් මසිර්.”

තේරුම : යා! අල්ලාහ්, ඔබේ උපකාරයෙන් අපි උදෑසනට පිවිසියෙමු. එලෙසම සවස් කාලයට ද පිවිසෙන්නෙමු. ඔබ නිසාම ජීවත් ව සිටින්නෙමු. ඔබ නිසාම මරණයට පත් වන්නෙමු. (මරණයෙන් පසු) නැවත පැමිණෙන්නේත් ඔබ වෙතටමය.

හවස් කාලයට සරිලන ආකාරයට මෙසේ පාරායනය කළහ.

«اللَّهُمَّ بِكَ أُمْسَيْنَا وَبِكَ أَصْبَحْنَا وَبِكَ نَحْيَا وَبِكَ نَمُوتُ وَإِلَيْكَ التَّسْوِيرُ.»

“අල්ලාහුම්ම බික අම්සයිනා වබික අස්බන්නා වබික නහ්යා වබික නමුතු වඳුලෙයිකත් නුජුර්.”

තේරුම : යා! අල්ලාහ්, ඔබේ උපකාරයෙන් අපි සවස් කාලයට

පිවිසියෙමු. ඔබ නිසාම උදෑසනට පිවිසියෙමු. ඔබ නිසාම ජීවත් ව සිටින්නෙමු. ඔබ නිසාම මරණයට පත් වන්නෙමු. (මරණයෙන් පසු) නැවත පැමිණෙන්නේත් ඔබ වෙතටමය.

තවද උදය වරුවේදී මෙසේ පාරායනය කළහ.

«أَصْبَحْنَا وَأَصْبَحَ الْمَلِكُ اللَّهُ، وَالْحَمْدُ لِلَّهِ لَا إِلَهَ إِلَّا اللَّهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ رَبِّ أَسْأَلُكَ خَيْرَ مَا فِي هَذَا الْيَوْمِ وَخَيْرَ مَا بَعْدَهَا وَأَعُوذُ بِكَ مِنْ شَرِّ مَا فِي هَذَا الْيَوْمِ وَشَرِّ مَا بَعْدَهَا رَبِّ أَعُوذُ بِكَ مِنَ الْكَسَلِ وَسُوءِ الْكِبَرِ رَبِّ أَعُوذُ بِكَ مِنْ عَذَابٍ فِي النَّارِ وَعَذَابٍ فِي الْقَبْرِ».

“අස්බන්නා ව අස්බනනේ මුල්කු ලිල්ලාන් වල්හමිදු ලිල්ලාන් ලා ඉලාහ ඉල්ලාහු වන්දනු ලා ෂරීක්ලහු ලහුල් මුල්කු වලහුල් හමිදු වනුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර් රබ්බි අස් අලුක කෙෙර මා ෆි හාදල් යවමි ව ෂර්රි මා බෑදහා අලාදුබික මින් ෂර්රි මා ෆි හාදල් යවමි ව ෂර්රි මා බෑසහා රබ්බි අලාදුබික මින් කසලි වසුඉල් කිබර් රබ්බි අලාදු බික මින් අතාබින් ෆින් නාරි ව අදාබින් ෆිල් කබර්.”

තේරුම: අපි උදෑසන අවදි වූයෙමු. පාලන බලතල අල්ලාන්ටම හිමි විය. සියලු පරභංසා අල්ලාන් සතුය. නැමදුමට සුදුස්සා අල්ලාන් හැර අන් කිසිවෙක් නැත. ඔහු ඒකීයය. ඔහුට කිසිදු හවුල්කරුවෙකු නොමැත. පාලනය ඔහු සතුය. සියලු පරභංසා ද ඔහුටය. ඔහු සියලු දේ කෙරෙහි තම බලය පවත්වයි. මගේ පරමාධිපතියාණෙනි, අද දවසෙහි යහපත ද අදින් පසු සිදු විය හැකි යහපත ද මම ඔබෙන් අයද සිටිමි. තවද අද දවසෙහි හානියෙන් ද අදින් පසුව සිදු විය හැකි හානියෙන් ද ආරක්ෂාව ඔබෙන් පතමි. මාගේ පරමාධිපතියාණෙනි, උදාසීනත්වය හා මහලු වයෝවෘද්ධ භාවයෙන් (විය හැකි හානි වලින්) ආරක්ෂාව ඔබෙන් පතමි. මගේ පරමාධිපතියාණෙනි, මිනී වළේ (කබරයේ) හා අපායේ සිදු විය හැකි වේදනාවන්ගෙන් ද ආරක්ෂාව ඔබෙන් පතමි.

උදය වරුවේදී මෙසේද පාරායනය කළහ.

«أَصْبَحْنَا عَلَىٰ فِطْرَةِ الْإِسْلَامِ وَعَلَىٰ كَلِمَةِ الْإِخْلَاصِ وَعَلَىٰ دِينِ نَبِيِّنَا مُحَمَّدٍ ﷺ وَعَلَىٰ مِلَّةِ آبَائِنَا إِبْرَاهِيمَ حَنِيفًا مُّسْلِمًا وَمَا كَانَ مِنَ الْمُشْرِكِينَ».

“අස්බන්නා අලා ගිත්රනිල් ඉස්ලාම් වඅලා කලිමතිල් ඉක්ලාසි වඅලා දීනි නබියිසිනා මුහම්මදින් සල්ලල්ලාහු අලෙයිති වසල්ලම. වඅලා මිල්ලති අබිනා ඉබ්රාහිම් අලෙයිතිස් සලාම් හනිගන් මුස්ලිමන් වමා කාන මිනල් මුෂ්රිකින්.”

තේරුම: ඉස්ලාම් ආගම ශුද්ධ වූ කලිමාව අපගේ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිති වසල්ලම්) කුමාණන්ගේ ආගම හා අප පියා වූ නබි ඉබ්රාහිම් කුමාගේ ආගම සමග අපි උදෑසනට පිවිසියෙමු. එතුමා (ඉබ්රාහිම් අසන් ආගම් වලින් ඇත් වී) සත්‍ය කරා යොමු වූ මුස්ලිම් වරයෙකු විය. තවද අල්ලාහ්ට යමක් සම කළ අයකු නොවීය. (අන්මද්)

සටහන: සවස් කාලයේ අම්සෙයිනා අලා ගිත්රනිල් ඉස්ලාම් යැයි පවසන්න. (අන්මද් / අල්-කාමිඋ)

ඉහත සඳහන් ප්‍රාර්ථනයන් උදේ හවස නොකඩවා පාරායනය කළහ. මෙසේද පාරායනය කළහ.

«اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْعَافِيَةَ فِي الدُّنْيَا وَالْآخِرَةِ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْعَمُوَ وَالْعَافِيَةَ فِي دِينِي وَدُنْيَايَ وَأَهْلِي وَمَالِي اللَّهُمَّ اسْتُرْ عَوْرَتِي - عَوْرَاتِي - وَأَمِنْ رُوعَاتِي اللَّهُمَّ احْفَظْنِي مِنْ بَيْنِ يَدَيْ وَمِنْ خَلْفِي وَعَنْ يَمِينِي وَعَنْ شِمَالِي وَمِنْ فَوْقِي وَأَعُوذُ بِعَظَمَتِكَ أَنْ أُغْتَالَ مِنْ تَحْتِي».

“අල්ලාහුම්ම ඉන්නි අස්අලුකල් ආගියත ගිද් දුන්යා වල්-ආහිරා අල්ලාහුම්ම ඉන්නි අස්අලුකල් අග්ව වල් ආගියත ගි දීනි වදුන්යාය වඅන්ලී වමාලී අල්ලාහුම්මස්තුර් අවිරානි වආමින් රව්ආනි

අල්ලාහුමමත් ගල්නී මින් බයිනි යදයිය වමින් කල්ලි වඅන් යමීනි. වඅන් ෂිමාලි වමින් ගවීනි ව අලාදු බි අළමනික අන් උග්නාල මින් තන්නී.”

තේරුම: යා! අල්ලාහ්, මොලොව හා පරලොව නිරෝගීභාවය ඔබෙන් පතමි. යා! අල්ලාහ්, මගේ ආගම මගේ ලොකික ජීවිතය මගේ පවුල හා මගේ සැප සම්පත් වලට ඔබේ සමාව ද යහපත ද අයැද සිටිමි. යා! අල්ලාහ්, මගේ අඩුපාඩු වසං කරනු මැනව! මගේ බිය තුරන් කරනු මැන! මගේ ඉදිරිපස, පසුපස, දකුණු පස, වම්පස, ඉහළ හා පහළ යන පැතිකඩ වලින් ආරක්ෂාව සලසනු මැනව! මට පහළින් විය හැකි අනතුරු ඔබේ ශ්‍රේෂ්ඨත්වයෙන් මග හරවනු මැනව! (අබු දාවුද්, ඉබ්නු මාජාහ්)

පහත සඳහන් ප්‍රාර්ථනය උදේ හවස තුන් වතාවක් පාරායනය කළහ.

«اللَّهُمَّ عَافِنِي فِي بَدَنِي اللَّهُمَّ عَافِنِي فِي سَمْعِي اللَّهُمَّ عَافِنِي فِي بَصَرِي لَا إِلَهَ إِلَّا أَنْتَ، اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْكُفْرِ وَالْفَقْرِ اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ عَذَابِ الْقَرِّ لَا إِلَهَ إِلَّا أَنْتَ.»

“අල්ලාහුමම ආගිනී ෆී බදනී අල්ලාහුමම ආගිනී ෆී සමිඉ අල්ලාහුමම ආගිනී ෆී බසරි ලා ඉලාහ ඉල්ලා අන්ත අල්ලාහුමම ඉන්නී අලාදු බික මිනල් කුගරි වල් ගක්රි වඅලාදුබික මින් අදාබිල් කබරි ලා ඉලාහ ඉල්ලාහ් අන්ත.” (තුන් වරක් පවසන්න)

තේරුම: යා! අල්ලාහ්, මගේ ශරීරයට නිරෝගීභාවය ලබා දෙන්නවා! යා! අල්ලාහ්, මගේ කන් වලට නිරෝගීභාවය ලබා දෙන්නවා! යා! අල්ලාහ්, මගේ ඇස් වලට නිරෝගීභාවය ලබා දෙන්නවා! නැමදුමට සුදුස්සා ඔබ හැර අන් කිසිවෙක් නැත. යා! අල්ලාහ්, (ඔබව) පරනික්ෂේප කිරීමෙන් ද, දිළිඳු කමින්ද ආරක්ෂාව ඔබෙන් පතමි. කබිරයේ (මිනී වළේ) වේදනාවෙන් ද මම ආරක්ෂා ඔබෙන් පතමි. නැමදුමට සුදුස්සා ඔබ හැර අන් කිසිවෙක් නැත. (බුහාරි)

සමා හජ්නය කිරීම සඳහා වූ ප්‍රධාන ඉස්තීගාරය

«اللَّهُمَّ أَنْتَ رَبِّي لَا إِلَهَ إِلَّا أَنْتَ خَلَقْتَنِي وَأَنَا عَبْدُكَ وَأَنَا عَلَىٰ عَهْدِكَ وَوَعْدِكَ مَا
اسْتَطَعْتُ أَعُوذُ بِكَ مِنْ شَرِّ مَا صَنَعْتُ أَبُوءُ لَكَ بِنِعْمَتِكَ عَلَيَّ وَأَبُوءُ لَكَ بِذُنُوبِي فَاعْفُرْ
لِي فَإِنَّهُ لَا يَغْفِرُ الذُّنُوبَ إِلَّا أَنْتَ.»

“අල්ලාහුමම අන්ත රබ්බී ලා ඉලාහ ඉල්ලා අන්ත හලක්තනී වඅන අබ්දුක වඅන අලා අහ්දික වචෑදික මස්තතෑතු අලාදු බික මින් ෂර්රිමා සතෑතු අබුළු ලක බිනිෑමතික අලෙයිය වඅබුළු බිදන්බී ෆෑග්රිලි ෆඉන්නහු ලා යෑගිරුද් දුනුබ ඉල්ලා අන්ත.”

තේරුම: යා! අල්ලාහ්, ඔබ මාගේ පරමාධිපතිය. නැමදුමට සුදුස්සා ඔබ හැර අන් කිසිවෙකු නැත. ඔබ මා මැව්වේය. මා ඔබේ ගැත්තාය. මට හැකි පමණින් ඔබ හා වුණු ගිවිසුම හා පොරොන්දුව ඉටු කරමි. මම කළ දැහි හානියෙන් ආරක්ෂාව ඔබෙන් පතමි’ ඔබ මට ලබා දුන් දායාදයන් මගින් ඔබ වෙතට මා නැඹුරු වන්නෙමි. තවද මා කළ පාපයන් මම පිළි ගනිමි. එබැවින් මට සමාව දෙනු මැනව! නියත වශයෙන්ම, ඔබ හැර පාපයන්ට සමාව ලබා දීමට කිසිවෙකු නැත.

සටහන- ඉහත සඳහන් ඉස්තීගාරය කෙනෙකු විසින් දිවා කාලයේදී හෝ රාත්‍රී කාලයේදී පාරායනය කර මරණයට පත්වන්නේ නම් ඔහු ස්වර්ග වැසියෙකු වන්නේය.

තවද කෙනෙකු විසින් (කුල් හුවල්ලාහු අහද්, කුල් අලාදු බිරබ්බිල් ෆලක්, කුල් අලාදු බිරබ්බිත්තාස්) යන කුඩා පරිච්ඡේද තුන උදේ හවස තුන් වතාවක් පාරායනය කරන්නේ නම් ඔහුට සියලු දෙයින් ආරක්ෂාව ලැබෙන්නේය.

තවද කෙනෙකු විසින්

«بِسْمِ اللَّهِ الَّذِي لَا يَضُرُّ مَعَ اسْمِهِ شَيْءٌ فِي الْأَرْضِ وَلَا فِي السَّمَاءِ وَهُوَ السَّيِّعُ الْعَلِيمُ».

“බිස්මිල්ලාහිල්ලදී ලා යළුරු මඅස්මිහි ඡෙයිඋන් ෆිල් අර්ලි වලා ෆිස්සමාඉ වහුවස් සමිඋල් අලිමි”

තේරුම: පොළොවෙ හි හෝ අහසෙ හි හෝ ඔහුගේ නාමය සමඟ කිසිම වස්තුවකට ගැටිය නොහැකි (අනතුරක් කළ නොහැකි) වූ අල්ලාහ්ගේ නාමයෙන් ආරක්ෂාව පතමි’ ඔහු සියල්ල අසන්නාය. සියල්ල දන්නාය.

සටහන: කවරකු හෝ උදේ සවස මෙය තුන් වරක් ප්‍රකාශ කරයි නම් ඔහුට කිසිවකින් කිසිදු අනතුරක් සිදු නොවේ යනුවෙන් නබිතුමාණෝ දේශනා කළහ. (අබුදාවූද්, තිර්මිදි, ඉබ්නු මාජාහ්, අහ්මද්)

ඒ සමඟම පාරායනය කිරීමට පහත සඳහන් දුආ ප්‍රාර්ථනාව අබු බක්ර් (රළි) තුමාට ඉගැන්වූහ.

«اللَّهُمَّ عَالِمِ الْغَيْبِ وَالشَّهَادَةِ لَا إِلَهَ إِلَّا أَنْتَ رَبَّ كُلِّ شَيْءٍ وَمَلِيكُهُ أَعُوذُ بِكَ مِنْ شَرِّ نَفْسِي وَمِنْ شَرِّ الشَّيْطَانِ وَشَرِّهِ وَأَنْ أَقْتَرِفَ عَلَى نَفْسِي سُوءًا أَوْ أَجْرَهُ إِلَى مُسْلِمٍ».

“අල්ලාහුමිම ආලිමුල් ගයිබි වෂ්භාදති රබ්බකුල්ලි ඡෙයිඉන් වමලිකහු අඌාදු බික මින් ෂර් රි නග්සි වමින් ෂර්ෂ් ඡෙයිතාති වමිර්කිහි වඅන් අක්තරිග අලා නග්සි සුඅන් අවි අජුර්රහු ඉලා මුස්ලිමින්.”

තේරුම: සැඟවුන හා නොසැඟවූ සියල්ල දන්නාවූද අහස් හා පොළොව මැවූවාටද යා අල්ලාහ් ඔබ සියලු දැති පරමාධිපතිය. නියත වශයෙන්ම නැමදුමට සුදුස්සා ඔබ හැර අන් කිසිවෙක් නොමැත. අපේ හදවතේ ඇති පාප සිතුවිලි හා ඡෙයිතාන්ගෙන් ඇතිවිය

හැකි හානියෙන්ද, ඔබට යමක් සමාන කිරීමෙන්ද, මා විසින් මටම කරගන්නා හානිවලින්ද මගෙන් වෙනත් මුස්ලිම් සහෝදරයෙකුට විය හැකි කරදරවලින්ද ඔබෙන් ආරක්ෂාව පතමි. (අබු දාවුද්, තීර්මිදි)

ඔබේ නිදියහනට පැමිණීමට පෙර සලාතය සඳහා වූළ දෝවනය කරන්නා සේ වූළ කරගෙන පසුව නිදියහනයේ දකුණු පසට හාත්සිව් “අලිග් ලාම් මීම් තන්සිලූල්” යන (අල්-කුර්ආන් 32 වැනි පරිච්ඡේදය) හා “තබාරකල්ලදී බියදිහිල් මුල්කු” යන (අල්-කුර්ආන් 67 වැනි පරිච්ඡේදය) කියවන්න. (තීර්මිදි, නසාඉ, සහිබුල් ජාමිෆ්)

නබි (සල්) කුමාණන් සිය දියණිය වූ ෆාතිමා (රළු) කුමියට උදේ හවස පහත සඳහන් ප්‍රාර්ථනය පාරායනා කරන ලෙස අනුශාසනා කළහ.

﴿يَا حَيُّ يَا قَيُّوْمُ بِرَحْمَتِكَ أَسْتَغِيْثُ، أَصْلِحْ لِيْ شَأْنِيْ كَلِّهُ، وَلَا تَكْنِيْ إِلَيَّ نَفْسِيْ طَرْفَةً﴾
..﴿رَبِّعَ﴾

“යා හය්යු යා කයියුම්, බිරහ්මතික අස්තග්හිසු අස්ලිහ් ලී ඡෙනී කුල්ලහු වලා තකිල්නී ඉලා නග්සි තර්ගත අයිනින්.”

තේරුම : සදා ජීවමානයාණනි, ඔබේ කරුණාවෙන් මා ආරක්ෂාව පතමි. මගේ කටයුතු සියල්ල මනා ලෙස ඉටු කිරීමට මට පහසු කරනු මැනව්! මගේ ඇසි පිය හෙළන තරම් කාලයක් හෝ ඔබෙන් ඇත් වීමට ඉඩ නොදෙනු මැන. (සහීහ්)

තවද කෙනෙකු විසින්

﴿سُبْحَانَ اللَّهِ وَبِحَمْدِهِ﴾.

“සුබ්හානල්ලාහි වබිහම්දිහි.”

තේරුම: අල්ලාහ් සුවිශුද්ධය. ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය තුළින් ඔහුව ප්‍රශංසා

කරමි. යනුවෙන් 100 වතාවක් පාරායනය කරන්නේ නම් ඔහු මෙන් පාරායනය කෙනෙකු හෝ ඊට වඩා යහපත් ලෙස පාරායනය කළ කෙනෙකු හැර වෙනත් කෙනෙකු ඔහු මෙන් කුසල් කළ තත්වයෙහිලා මරණින් මතු දිනයේදී පැමිණෙන්නේ නැත. තවද මෙය පාරායනය කරන්නාගේ පාපයන් මුහුදේ පෙන මෙන් තිබුනද ඒ සියල්ල විසකී යනු ඇත. (සහිෂුල් ධුහාරි)

නබි (සල්) කුමාණන් මෙසේද පැවැසූහ. කෙනෙකු විසින්

«لَا إِلَهَ إِلَّا اللَّهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ هُوَ الْمَلِكُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ»

“ලා ඉලාහ ඉල්ලල්ලාහු වන්දනු ලා ඡරීකලහු ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ඡයිඉන් කදීර්.” යනුවෙන් 100 වතාවක් පාරායනය කරන්නේද ඔහුගේ වහලුන් දසදෙනෙකු නිදහස් කළ කෙනෙකු බවට පත් වෙයි. තවද ඔහුට කුසල් දහයක් ලියනු ලබන්නේය. ඔහු පාපයන් සියයක් සඳහා සමාව දෙනු ලබන්නේය. එදින හවස් කාලය දක්වා ඡෙයිතාන්ගේ උවදුරෙන් ආරක්ඡාව ලැබේ. ඔහු මෙන් යහපත් ක්‍රියා කළ කෙනෙකු හැර වෙනත් කෙනෙකු ඔහු මෙන් කුසල් කළ තත්වයෙහිලා මරණින් මතු දිනයේදී පැමිණෙන්නේ නැත.

තේරුම: නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් කිසිවෙක් හෝ කිසිවක් නොමැත. ඔහු ඒකීයය. අසම සම වූ ඔහුට පාලන බලතල හිමි වන්නේය. ප්‍රශංසා සියල්ල ඔහුටමය. සෑම දෙයක් කෙරෙහිම ඔහුගේ ශක්තිය බලපවත්වන්නේය.

තවද මෙසේ දේශනා කළහ. කෙනෙකු උදය වැරුවේදී මා වෙනුවෙන් දස වතාවක් සලවාත් පවසන්නේද, තවද හවස් වැරුවේදී මා වෙනුවෙන් දස වතාවක් සලවාත් පවසන්නේද මරණින් මතු දිනයේදී මාගේ මැදිහත් වීම ඔහු වෙනුවෙන් ලැබෙනු ඇත.

නබි (සල්) තුමාණන් විසින් උදය වරුවේදී පමණක් පාරායනය කළ අවිරාද්

«رَضِيْتُ بِاللَّهِ رَبًّا وَبِالْإِسْلَامِ دِينًا وَبِمُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ نَبِيًّا».

“රළීතු බිල්ලාහි, රබ්බන් වබිල් ඉස්ලාම් දිනන් වබි මුහම්මදින් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් නබිය්යන්.” යනුවෙන් කෙනෙකු පවසන්නේ නම්, මරණින් මතු දිනයේදී ඔහුව ස්වර්ගයට ඇතුලත් කිරීමේ වගකීම මම භාර ගනිමි යනුවෙන් නබි (සල්) තුමාණන් පැවැසූහ.

තේරුම: අල්ලාහ්ව පරමාධිපති ලෙස ද ඉස්ලාමය දහම ලෙස ද මුහම්මද් තුමා වක්තාවරයාණන් ලෙස ද මම පිළිගනිමි. (අහ්මද්)


නබි (සල්) තුමාණන් විසින් හවස් වරුවේදී පමණක් පාරායනය කළ අවිරාද්

«أَعُوذُ بِكَلِمَاتِ اللَّهِ التَّامَّاتِ مِنْ شَرِّ مَا خَلَقَ».

“අලෞබ් බි කලිමාතිල්ලාහින් තාමිමාති මින් ෂර්රි මා කලක්” යනුවෙන් සවස් කාලයේ මෙය යමෙක් තුන් වරක් ප්‍රකාශ කරයි නම් ඔහුට රාතරියේ විසකුරු සතුන්ගෙන් අනතුරු සිදු නොවේ. යනුවෙන් දේශනා කළහ.

තේරුම: අල්ලාහ්ගේ සම්පූර්ණ වූ වදන් තුළින් ඔහුගේ මැවීම් වලින් සිදු විය හැකි හානි වලින් ආරක්ෂාව පතමි.







ආහාර පාන අනුභවයේදී නබි (සල්) තුමාණන් දැක්වූ මගපෙන්වීම්

ආහාර සම්බන්ධයෙන් නබි (සල්) තුමාණන්ගේ මග පෙන්වීම නම්, එතුමා වෙත ලැබී තිබෙන ආහාරයක් ආහාරයට නොගෙන එය ප්‍රතික්ෂේප කළේ නැත. තවද එතුමා වෙත නැති අහාරයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේ නැත. එතුමා වෙත ගුණවත් ආහාරයක් ඇත්නම් එය අනුභව කළේය. ආහාරයක අඩුපාඩුවක් නොදුටුවේය. අහාරයකට රුචිකත්වයක් ඇත්නම් එය අනුභව කළේය. අරුචියක් ඇත්නම් නොකා අත්හරිනු ඇත.

කෙනෙකු විසින් එතුමාණන්ට දුන් ආහාරයට ප්‍රශංසා කළේ තමාට පිරිනැමූ තැනැත්තාගේ හදවතට සහනයක් ලැබීම පිණිසය. එතුමාණන්ගේ මගපෙන්වීම වූයේ එතුමාණන්ට අවශ්‍ය ප්‍රමාණයට කැමට යමක් ලැබුණු විට ඒවා අනුභව කිරීමයි. අවශ්‍ය ප්‍රමාණයට කැමට යමක් නොලැබුණු අවස්ථාවකදී ඉවසීමකින් යුක්ත වීමයි. විටකදී සිය කුසගින්න ඉවසා දරා ගැනීමට නොහැකි අවස්ථාවන්හිදී තම උදරය මත ගලක් පවා බැඳගත් අවස්ථාද දක්නට ලැබිණි. සමහර විට වටිනාකමින් බාල ඉඳි ස්වල්පයක් අනුභව කළ නමුත් සිය කුස පුරවා ගත්තේ නැත. සත්‍ය වශයෙන්ම මාස කිහිපයක් ගත වූණද එතුමාගේ නිවසේ ලිප ගිනි මොළවා නොතිබිනි. නබි (සල්) තුමාණන් නිවසට ඇතුළුවන විට “කැමට යමක් තිබේද” යනුවෙන්

ඔබේ ආදරවන්ත නබි ﷺ සමඟ සුන්දර දවසක්

විමසයි. කිසිවක් නැත යනුවෙන් පවසනු ලැබූ විට -මම උපවාසයෙහි යෙදී සිටිමි- යනුවෙන් පිළිතුරු දුන්න. සඳුදා සහ බ්‍රහස්පතින්දා යන දිනයන්හිදී උපවාසයේ යෙදුනේය. සෑම මාසයකම දින තුනක් උපවාසයෙහි නිරතවූහ. කෑම අනුභව කිරීම ආරම්භ කරන විට බිස්මිල්ලාහ් යනුවෙන් පවසා අවසන් වූ විට අල්හම්දු ලිල්ලාහ් යනුවෙන් පැවැසූහ. තවද කෑම අනුභව කර අවසානයේදී පහත සඳහන් ප්‍රාර්ථනයන් පාරායනය කළහ.

ආහාර ගැනීමෙන් පසු කෙනෙකු විසින් පහත සඳහන් ප්‍රාර්ථනාව පාරායනය කරන්නේ නම් ඔහුගේ පෙර පාපයන් සඳහා සමාව දෙනු ලැබේ යනුවෙන් නබි (සල්) තුමාණන් දේශනා කළහ.

«الْحَمْدُ لِلَّهِ حَمْدًا كَثِيرًا طَيِّبًا مُبَارَكًا فِيهِ غَيْرَ مَكْنِيٍّ وَلَا مُودَعٍ وَلَا مُسْتَعْنَى عَنْهُ رَبَّنَا».

“අල්හම්දු ලිල්ලාහි හමිදන් කසිරන් තයියිබන් මුබාරකන් ෆිහි සයිර මක්ෆියයිත් වලා මුවද්දඉන් වලා මුස්තෑග්නන් අත්හු රබ්බනා.”

තේරුම: වඩාත් අලංකාරවූත්, නිමාවක් නැතිවූත් ප්‍රශංසාවන් අල්ලාහ්ටමය. එම ප්‍රශංසාවන්ට අපි කිසිදා සමු නොදෙන අතර එලෙස කිරීම අත්‍යවශ්‍යය. ඔහු අපේ දෙවියන්ය. (බුහාරි, තිර්මිදි)

«الْحَمْدُ لِلَّهِ الَّذِي أَطْعَمَنِي هَذَا الطَّعَامَ وَرَزَقَنِيهِ مِنْ غَيْرِ حَوْلٍ مِنِّي وَلَا قُوَّةٍ».

“අල්හම්දුලිල්ලා හිල්ලදී අත්අමනි හාදත් තආම වරසකනිහි මින් සයිර හවිලින් මින්නි වලා කුවිවාහ්.”

තේරුම: මගේ හැකියාවෙන් හෝ ශක්තියෙන් තොරව මට මේ අහාරය සපයා දුන් අල්ලාහ්ට සියලු ප්‍රශංසා හිමිවන්නේය. (අබුදාවූද්, ඉබ්නු මාජා, අත්තිර්මිදි)

කෑම අනුභව කිරීමේදී ඇඟිලි තුන භාවිතා කළහ. ආහාර අනුභව

කිරීමෙන් පසු ඇඟිල් තුඩු සුප්පු කළහ. ශයිතාන් ආහාර පාන වමනෙන් අනුභව කරන බැවින් දකුණතින් ආහාර පාන අනුභව කරන මෙන් අණ කළහ. තවද හාන්සි වෙමින් ආහාර පාන අනුභව නොකළහ.

බොහෝ විට බිම වාඩි වී කෑම අනුභව කළ අතර සිටගෙන කිසිවක් පානය කිරීම වැළැක්වූහ. එතුමාණන් බොහෝ විට පැන් වාඩිවී පානය කළහ. තමන් පානය කරමින් සිටින භාජනය තුළ පිඹීම් සිදු කළේ නැත. එනමුත් භාජනයෙන් පිට පිඹීම් සිදු කළහ.

කෑමට බීමට යමක් දුන් කෙනෙකුට මෙසේ ප්‍රාර්ථනා කළහ.

«اللَّهُمَّ أَطْعِمْ مَنْ أَطْعَمَنِي وَأَسْقِ مَنْ سَقَانِي».

“අල්ලාහුම්ම අත්ඉම් මන් අත්අමනී වස්කි මන් සකානී”

තේරුම: යා අල්ලාහ් මට ආහාර දුන් අයට ආහාරද පානය දුන් අයට පානයන්ද ලබා දෙත්වා. (මුස්ලිම්)


එතුමාට සංග්‍රහ කළ අයට මෙසේ ප්‍රාර්ථනා කළහ.

«اللَّهُمَّ بَارِكْ لِمَا رَزَقْتَهُمْ وَاعْفِرْ لَهُمْ وَارْحَمْهُمْ».

“අල්ලාහුම්ම බාරික්ලහුම් ෆිමා රසක්තහුම් වෘග්ෆිර්ලහුම් වර්හම්හුම්”

තේරුම: යා අල්ලාහ් ඔවුන්ට ඔබ ලබා දුන් දෙයින් අභිවාද්ධිය ඇති කරනු මැන' ඔවුන්ගේ පව් සමාකර කරුණාවද පහළ කරනු මැන. (මුස්ලිම්)







ඇඳුම් ඇඳීමේදී, පයින් ගමන් කිරීමේදී සහ වාහනයක ගමන් කිරීමේදී නබි (සල්) තුමාණන්ගේ මගපෙන්වීම

නබි (සල්) තුමාණන් ඇඳුම් අඳිනවිට කරන ලද පැතුම මෙසේ විය.

«الْحَمْدُ لِلَّهِ الَّذِي كَسَانِي هَذَا الثَّوْبَ وَرَزَقَنِيهِ مِنْ غَيْرِ حَوْلٍ مِنِّي وَلَا قُوَّةٍ».

අල්හමිදු ලිල්ලාහිල්ලසි කසානි හාදස්සවිබ වරසකනිහි මින් ගෛරි හවිලින් මින්නි වලා කුවිවත්

තේරුම - කිසිම ශක්තියක් හෝ හැකියාවක් නොමැති තත්වයේ මා සිටිය දී (ඔහුගේම උදව්වෙන්) මෙම වස්ත්‍රය මට ලබා දී ඇඳගන්නට සැලැස් වූ අල්ලාහ්ට සියලු ප්‍රසංශා හිමි වේවා. (අඬු දාවූද් තිර්මිදි ඉබ්නු මාජා)

එතුමා නව ඇඳුමක් අඳින විට, එනම් නිස් ආවරණයක් කම්සයක් හෝ ලෝගුවක් ආදි වශයෙන් අඳින විට පහත ප්‍රාර්ථනය පාරායනය කළහ.

«اللَّهُمَّ لَكَ الْحَمْدُ أَنْتَ كَسَوْتَنِيهِ أَسْأَلُكَ مِنْ خَيْرِهِ وَخَيْرِ مَا صُنِعَ لَهُ وَأَعُوذُ بِكَ مِنْ سَرِّهِ وَشَرِّ مَا صُنِعَ لَهُ».

අල්ලාහුමම ලකල් හමදු අන්ත කසව්තනිහි අස් අලුක මින් හයිරිහි වහයිරි මා සුනිඅ ලහු ව අලාදුබික මින් ෂර්රිහි වෂර්රි මා සුනිඅ ලහු

තේරුම: යා අල්ලාහ් සියලු ප්‍රසංශා ඔබටය. එය මට අදින්තට සැලැස්වූයේ ඔබය. එහි යහපත හා කුමක් සඳහා එය නිර්මානය කරනු ලැබුවවේ ද එහි යහපත ඔබෙන් මම අයැද සිටිමි. එහි හානියෙන් හා කුමක් සඳහා එය නිර්මානය කරනු ලැබුවවේ ද එහි හානියෙන් ආරක්ෂාව ඔබෙන් මම අයැද සිටිමි. (අබු දාවූද්, තිර්මිදි)

එතුමාට වඩාත්ම ප්‍රිය වස්ත්‍රය වූයේ කමිසයයි (එය මසා ඇත්තේ බෙල්ල විවෘත වන ආකාරයටයි. එය ප්‍රසිද්ධ ඇඳුමක් වන තෝප් ඇඳුමට සමානයයි) එය හිබරහ් යන ඇඳුම් ජාතියකි. (එය කපුවලින් නිම කරන ලද වස්ත්‍රයකි). තවද එතුමාණන්ට කැමැති වර්ණය සුදු වර්ණයයි. මේ ගැන එතුමාණන් මෙසේ පැවැසූහ.

නුඹලාගේ ශ්‍රේෂ්ඨතම වස්ත්‍රය සුදු වස්ත්‍රය වේ. එබැවින් සුදු ඇඳුම් අඳින්න. ඒවායින් නුඹලා අතරින් මරණයට පත් වූ අයවද අන්දවන්න. තවද තද රතු පැහැති ඇඳුම් ඇඳීම පිළිකුල් කළ අතර ඒවා ඇඳීමෙන් වැළැකී සිටින ලෙස අණ කළහ. තවද පිරිමින් විසින් කාන්තාවන්ගේ ඇඳුම් අඳින්නතට සහ කාන්තාවන් විසින් පිරිමින්ගේ ඇඳුම් අඳින්නන්ටද ශාප කළහ. ඉබ්නු අම්රු තුමාණන් කහ පැහැයෙන් යුත් ඇඳුම් කට්ටල දෙකක් ඇඳ සිටි අවස්ථාවකදී මෙය ප්‍රතික්ෂේප කරන්නන්ගේ ඇඳුම් කට්ටලයකි යැයි පවසා ඒවා ඇඳීමෙන් වැළැකී සිටින මෙන් ඉල්ලා සිටියේය. මිල අධික උසස් වස්ත්‍ර සහ සිල්ක් වස්ත්‍ර ඇඳීමෙන් වැළැකී සිටින මෙන් අණ කළේය. තවද පිරිමින් රත්‍රං පැළඳීම තහනම් කළේය. තවද සිය වස්ත්‍රය අහංකාරට මෙන් පොළොව මත ගැවෙන පරිදි ඇඳීම සහ පොදුවේ වළලුකරට පහළින් ඇඳුම් ඇඳීම වැළැක්වූහ. තවද, වළලුකරට පහළින් ඇඳුම්

අඳින්නාගේ වාසස්ථානය නිරය වේ යනුවෙන් එතුමාණන් පැවැසූහ. එතුමාගේ ඇඳුම එතුමාගේ කකුලෙන් අඩක් දක්වා විහිදී තිබුණි. (සාධක ග්‍රන්ථය අල්බානිගේ ශමාඉල්) ඇඳුමක් අඳිනවිට එය දකුණු පැත්තෙන් ඇඳීම ආරම්භ කළහ. තවද, “නුඹලා ඇඳුම් අඳින විටදී සහ (වුළු) අර්ධස්නානය කිරීමේදී දකුණු පැත්තෙන් ආරම්භ කරන්න” යනුවෙන් දේශනා කළහ. ඇඳගත් ඇඳුම් ඉවත් කිරීමේදී වම් පෙදෙසින් ආරම්භ කළහ. තවද එක පාවහනක් පැළැඳගෙන ගමන් කිරීම වැළැක්වූහ. සමහර විට එතුමාණන් පාවහන් නොමැතිව ගමන් කළේය.

නබි (සල්) තුමාණන් ඇවිදීමේදී සිය පතුල තේජස ලෙස පොලව මත තබා පාද මඳක් ඔසවමින් (වටපිට තෙබලා) සෘජුව ගමන් කළහ.

නබි (සල්) තුමාණන් තම වාහන මත නැගීම සඳහා ඒ මත කකුල තබන විට (බිස්මිල්ලාහ්) යනුවෙන් පැවැසූහ. වාහනය මත වාඩිවීමෙන් පසු (අල්හමිදු ලිල්ලාහ්) යනුවෙන් පැවැසූහ. පසුව ගමන පටන් ගැනීමෙන් පසු පහත සඳහන් ප්‍රාර්ථනය පාරායනය කළහ.

ගමනේදී පාරායනය කළ ප්‍රාර්ථනාව

«سُبْحَانَ الَّذِي سَخَّرَ لَنَا هَذَا وَمَا كُنَّا لَهُ مُقْرِبِينَ ، وَإِنَّا إِلَىٰ رَبِّنَا لَمُنْقَلِبُونَ».

“සුබ්හානල්ලදී සහ්හර ලනා හාදා වමා කුන්නා ලහු මුක්රිනින් වඉන්නා ඉලා රබ්බිනා ලමුන්කලිබුන්.”

තේරුම: මෙය අප හට වසඟ කර දුන්නාවූ (අල්ලාහ්) සුවිශුද්ධය. ඒ සඳහා කිසිම හැකියාවක් අපට නොමැත. නියතවශයෙන්ම අපගේ පරමාධිපති වෙතම අපි නැවත යා යුත්තෝ වෙමු.

පසුව (අල්හමිදු ලිල්ලාහ්) යනුවෙන් තෙවරක්ද (අල්ලාහු අක්බර්)

ඔබේ ආදරවන්ත නබි ﷺ සමඟ සුන්දර දවසක්

යනුවෙන් තෙවරක් ද පාරායනය කළහ. පසුව පහත සඳහන් ප්‍රාර්ථනය පාරායනය කළහ.

«اللَّهُمَّ إِنِّي ظَلَمْتُ نَفْسِي فَاغْفِرْ لِي فَإِنَّهُ لَا يَغْفِرُ الذُّنُوبَ إِلَّا أَنْتَ».

“අල්ලාහුම්ම ඉන්නී ජලම්තු නල්සී ෆග්ෆිර්ලී ෆඉන්නෙහු ලා යග්ෆිරුද් දුනුබ ඉල්ලා අන්ත.”

තේරුම - යා අල්ලාහ් මා විසින් මා හට අපරාදයක් කර ගනිමි. එබැවින් මට සමාව දෙනු මැනව. මන්ද ඔබ හැර වෙන කිසිවෙකුට පාපයන් සඳහා සමාව දීමට නොහැක.





මහජන සබඳතා පවත්වා ගැනීමේදී නබ් (සල්) තුමා තුල දක්නට ලැබුණු ගතිගුණ සහ මග පෙන්වීම්

මුහම්මද් නබ් (සල්) තුමාණන් සිය දේහ ලක්ෂණය අතින්ද ගතිගුණ අතින් ද සියළු දනන්ට වඩා ශ්‍රේෂ්ඨ වූහ. එතුමාණන් දුශ්ඨයෙකු නොවිය තවද දුශ්ඨකම් ද නොකළේය. වෙළඳ පොළේදී ශබ්ද නගා කතා කළේද නැත. එතුමාට නපුරුකම් කළ අයට නපුරෙන් පිළිතුරු නොදුන් අතර ඒ සඳහා සමාව දී මෙමිත්‍රී කරුණා දැක්වූහ. අල්ලාන් දෙවියන් විසින් තහනම් කරන ලද දෙයක් සම්බන්ධයෙන් අපරාධ කරුවෙකු විසින් කරන ලද අපරාධයක් සම්බන්ධයෙන් එතුමාට සාධාරණ කෝපයක් ඇති වූ අතර ඒ ගැන ඉතා දැඩිව කටයුතු කළහ. ඕනෑම කටයුත්තක් ඉටු කිරීමේදී මාර්ග දෙකක් ඇත්නම් එයින් පවක් සිදු නොවන සේ පහසුම මාර්ගය තෝරා ගත්හ. එතුමාණන් කිසි විටක කිසිදු පුද්ගලයෙකුට, කාන්තවකට හෝ සේවකයෙකුට සිය දැතින් පහර දුන්නේ නැත. නමුත් ජ්හාද් හෙවත් අල්ලාන්ගේ මාර්ගයේ ඇප කැපවී කටයුතු කිරීමේදී දැනුවත්ව හෝ නොදැනුවත් ව එවැන්නක් සිදුවෙන්නට ඇත. අනස් (රළු) තුමා මෙසේ වාර්තා කරයි. මම මුහම්මද් නබ් (සල්) තුමාණන්හට අවුරුදු දහයක් තිස්සේ ආවතේව (සේවය) කළෙමි. කිසිදාක මගේ සිත පෑරෙන ආකාරයේ වචනයක්

පවා පැවැසුවේ නැත. මා විසින් නොකළ දෙයක් සම්බන්ධයෙන් එය නොකළේ ඇයි?.. යනුවෙන් හෝ.. මා විසින් කළ දෙයක් ගැන එසේ කළේ මන්ද? යනුවෙන් හෝ ප්‍රශ්න කළේ නැත. එතුමා විසින් කෙනෙකුට සුභද්‍රව පිළිගත් අවස්ථාවක හෝ එතුමාණන් පිළිගැනීමට ලක් වූ මොහොතක අතින් දුන් අය විසින් දැන මුලින්ම ඉවත් කර ගන්නා විනා එතුමාණන් සියදැන මුලින් ඉවත් කර ගත්තේ නැත. ප්‍රිය මනාප ලෙස මඳ සිනහවකින් සිය මුව සරසාගෙන මිහිරි වදනින් කතා කර ඕනෑම කෙනෙකු පිළිගැනීම එතුමාගේ පුරුද්දක් විය. එබැවින් එතුමාගේ පිළිගැනීමට ලක් වූ සියලු දෙනාම සිතුවේ නබි (සල්) තුමාණන් තමන්ට සමීපතම මිතුරා බවයි. ජරීර් බින් අබ්දුල්ලාහ් (රලි) තුමාණන් මෙසේ පවසයි. මා ඉස්ලාම් ධර්මය වැළඳගත් දිනයේ පටන් මුහම්මද් නබි (සල්) තුමාණන්ව දුටු සෑම මොහොතකම එතුමා සිනහවෙන් එතුමාගේ මුව සරසමින් සිටියේය. අබ්දුල්ලාහ් බින් හාරිස් (රලි) තුමාණන් මෙසේ වාර්තා කරයි. මුහම්මද් නබි (සල්) තුමා තරම් සිනහ මුසු මුහුණෙන් දිස් වූ වෙන කිසිදු පුද්ගලයෙකු මා දුටුවේ නැත. මෙපමණ කාලයක් යැයි කිව හැකි තරමට නබි (සල්) තුමාණන්ගේ කථා බහ ඉතා කෙටි විය. එතුමාණන්ගේ කථාව ඇසූ සියල්ලන්ටම තේරුම් ගත හැකි පරිදි කොටස් ලෙස නවත නවතා කථා බහ කළහ. එතුමාණන් විසින් පවසන දේ අර්ථ විචරණ නොකළ අතර එතුමාගේ කතාවට සවන්දෙන්නා එය තේරුම් ගැනීම වස් එතුමාගේ කතාවේ වදන් තුන් වරක් පුනරුච්චාරණය කළේය. කෙනෙකු සම්බන්ධයෙන් යම් තොරතුරක් ලැබුණු විටක “ අසවල් පුද්ගලයා මෙසේ පවසන්නේ කුමක් නිසාද? “යනුවෙන් පවසනවා වෙනුවට ඒ සමූහයා එසේ පවසන්නේ ඇයි දැයි විමසූහ. නබි (සල්) තුමාණන් සෑම විටකම අල්ලාහ් මෙනෙහි කරමින් සිටියහ. සිය මිතුරන් සමග එතුමාණෝ රැස්ව සිටින මොහොත එතුමාණන් සිය

වතාවක් ඉස්තීග්ෆාර් - සමාවහජනය කළ බව මිතුරන් විසින් ගණනය කර ඇත. එතුමාණෝ මෙසේ ඉස්තීග්ෆාර් කළහ.

«رَبِّ اغْفِرْ لِي وَتُبْ عَلَيَّ إِنَّكَ أَنْتَ التَّوَّابُ الرَّحِيمُ».

“රබ්බිග් ෆිර්ලි වතුබ් අලූයිය ඉන්තක අන්තත් තව්වාබුර් රහිම්”

තේරුම: මගේ රක්ෂිතයාණනි. මගේ පව් ඤාමා කරනු මැන. සත්‍ය වශයෙන්ම පසුතැවිල්ල පිළිගත්තේත් පව් සමාකරන්නේත් ඔබයි. මම ඔබ වෙතටම හැරෙන්නෙමි.

එතුමාණන් මෙසේද පැවැසුවේය. “අල්ලාහ් මත දිවුරා පවසමි මා දවසකට හැත්තෑ වතාවකට වඩා වැඩියෙන් මගේ පරමාධිපතිගෙන් පව් ඤාමා කරමි.”

එතුමාණන් වැඩි වශයෙන් පහත සඳහන් ප්‍රාර්ථනය පාරායනය කළහ.

«رَبَّنَا آتِنَا فِي الدُّنْيَا حَسَنَةً وَفِي الآخِرَةِ حَسَنَةً وَقِنَا عَذَابَ النَّارِ».

“රබ්බනා ආතිනා ෆිද්දුන්යා හසනත්න් වෆිල් ආහිරති හසනත්න් වකිනා අදාබන්-නාර්”

තේරුම: අපගේ පරමාධිපතියාණනි, මෙලොවෙහි යහපතද පරලොවෙහි යහපතද අපට ලබා දෙනු මැන. තවද නිරයේ වේදනාවෙන් අප ආරක්ෂා කරනු මැනව. (අබු දාවුද්, අහ්මද්)

«يَا مُقَلَّبَ الْقُلُوبِ بَبِّتْ قَلْبِي عَلَى دِينِكَ».

“යා මුකල්ලිබල් කුලුබ් සබ්බිත් කල්බි අලා දීනික”

තේරුම - සිත් පෙරලන්නාණනි! මාගේ සිත ඔබේ දහමේ ස්ථිරව තබනු මැනවි (නිර්මදී)

ඔබේ ආදරවන්ත නබි ﷺ සමඟ සුන්දර දවසක්

තවද රැස්වීමක් හෝ සභාවක කටයුතු අවසානයේදී මෙසේ පාරායනය කළහ.

«سُبْحَانَكَ اللَّهُمَّ وَبِحَمْدِكَ أَشْهَدُ أَنْ لَا إِلَهَ إِلَّا أَنْتَ أَسْتَغْفِرُكَ وَأَتُوبُ إِلَيْكَ.»

“සුඛිභානකල්ලාහුමිම වඛිහමිදික අඡ්හදු අන්ලා ඉලාහ ඉල්ලා අන්ත අස්තෑඟිරුක වඅතුඛු ඉලෙයික”

තේරුම: යා අල්ලාහ් සියලු පැසසුම් ඔබටමය. ඔබ සුවිශුද්ධය ඔබ හැර වෙනත් දෙවියකු නැත යැයි මම සාක්ෂි දරමි. ඔබට කන්තලච් කර පාස ඤමාව ඉල්ලමි. තවද ඔබ වෙතටම යොමු වෙමි.

තවද මුහම්මද් නබි (සල්) තුමාණන් නිවෙස් අඩස්සිය තුල සිටින කන්‍යාවකට වඩා ලැජ්ජා සහගත වූහ. නමුත් සමාජය තුල නොහොඹිනා අශිෂ්ඨ දෑ දුටු විට එතුමා සිය මුහුණෙහි ඉරියව් කුලින් එය පිළිකුල් කළහ. එතුමාණන් දනට පිනට දීම අතින් අන් සියළු දෙනා අහිඛවා ඉදිරියෙන් සිටියහ. එතුමාගෙන් ආධාර උපකාර පතා පැමිණි කෙනෙකුගේ ඉල්ලීම කිසිවිටක ප්‍රතික්ෂේප කළේ නැත. පුත්‍රයා කර්මයක් ප්‍රධානය කිරීමේදී දිළිඳු හා දුටුකාවයට බිය නොවී සාගරයක් සේ අල්ලාහ් උදෙසා දනට පිනට දුන්හ. එතුමා වරක් මෙසේ දේශනා කළහ. “උහද් කඳු වැටිය තරම් රත්‍රං කඳක් දායාදයක් වශයෙන් මට ලැබුනද එයින් මගේ නය බේරා ගැනීමට අවශ්‍ය තරම් ප්‍රමාණයක් ලඟ තබාගෙන ඉතුරු කොටස් දවස් තුනකට වඩා මා සතුව තබා ගැනීමට අකමැති වෙමි.” මුහම්මද් නබි (සල්) තුමාණන් ප්‍රඥාශීලී පුද්ගලයෙකු විය. වරක් දරුණු අරාබි ජාතිකයෙකු එතුමාගේ පසු පසින් පැමිණ එතුමාගේ ගෙල තුවාල වන තරමට එතුමාගේ වස්ත්‍ර යෙන් ඇද බැන වදින්නට විය. එම අවස්ථාවේදී උරණ නොවූ එතුමාණෝ සිනහුසු මුහුණින් හා කරුණාවෙන් එම පුද්ගලයා දෙස

බලා ඔහුටද යමක් දනට ප්‍රධානය කරන ලෙස ඉල්ලා සිටියහ. එතුමා විර සුර කම් අනින් සෑම දෙනාටම වඩා බලවික්‍රම වූහ. විරකමට ප්‍රසිද්ධ වූ අල් බර්‍රා බින් මාලික් (රලි) තුමා මෙසේ පවසයි. ශුද්ධ වූ යුද්ධයක් උණුසුම් මුහුණුවරක් ගත් අවස්ථාවකදී එතුමා සතුරන්ට ඉතා සම්පව සිටි අතර අපි එතුමා පිටු පස සිට සටන් කළෙමු. එතුමා හතුරන්ට ලංවෙන මොහොතක අප අතර සිටින සටන්කාමීන් එතුමා අසලට වී සටන් කළහ. සිය කළහාන මිතුරන්ගේ (සහාබාවරුන්ගේ) බොහෝ අවශ්‍යතා ඉටු කර දෙමින් එතුමා පරිත්‍යාග ශීලිව කටයුතු කළේය. නය බරින් සිටි බිලාල් වැනි සහාබාවරුන්ගේ නය තුරස් පියවූහ. සහෝදර සහෝදරියන්ගේ ආවාහ විවාහ කටයුතු ඉටු කර දුන්හ. ජාබිර් නමැති පුද්ගලයා යුදෙව් ජාතිකයෙකුට නය වී සිටියදී එම නය පියවීමට කල් ඉල්ලා ඔහු වෙනුවෙන් පෙනී සිටියේය. කාන්තාවක් ඇයගේ ස්වාමි පුරුෂයා ගැන පැමිණිලි කළ අවස්ථාවකදී ඔවුන් අතර පැන නැගී ඇති ගැටළු නිරාකරනය කිරීමට වගබලා ගත්තේය. විටක පුද්ගලයෙකු ඔටුවාගෙන් සිදු වන අපහසුතා ගැන පැමිණිලි කළ අවස්ථාවේදී එම ඔටුවා බැහැදැකීමට ගියහ. එවිට එතුමාණන්ට එම ඔටුවා විසින් තම ස්වාමියා තමන්ගෙන් අධික වැඩ ගන්නා බවත් නිසි ලෙස කෑම බීම නොදී නොසලකා හරින බවටත් පැමිණිලි කරන ලදී. එබැවින් මිනිසුන් පමණක් නොව සතුන්ද එතුමාගෙන් පිළිසරණ පෑතිය. (ග්‍රන්ථය - අහ්මද්)

මෙතුමාගේ මෙම ගුණාංගය ගැන අල්ලාහ් පහත සඳහන් අල් කුර්ආන් වදනින් සනාත කර ඇත.

«وَمَا أَرْسَلْنَاكَ إِلَّا رَحْمَةً لِّلْعَالَمِينَ»

තේරුම් - මුහම්මද් ඔබ ලෝකවාසී සත්වයාට කරුණාව දායාව දක්වන්නෙකු මිස පහළ කළේ නැත. (පරිච්ඡේදය - අල් අන්බියා)

ඔබේ ආදරවන්ත නබි සමග සුන්දර දවසක්

මුහම්මද් නබි (සල්) තුමාණන් නිහතමානී සහ අවංක පුද්ගලයෙකු විය. එතුමානන් අනාත අසරණ වූවන්ගේ සහ වැන්දඹු කාන්තාවන්ගේ අවශ්‍යතා ඉටු කිරීමට ඇප කැප වී කටයුතු කළ අතර එය තමන්ගේ ගෞරවයට මදි කමක් ලෙස කිසිවිටක නොසිතූහ. වරක් එක් කාන්තාවක් එතුමාගේ අභියසට පැමිණ “ඔබ තුමා මගේ අවශ්‍යතාවයක් ඉටු කළ යුතුයි” යනුවෙන් පවසා සිටියාය. ඔබේ අවශ්‍යතා ඕනෑම මාර්ගයකින් ඉටු කර දීමට මා සුදානම් යැයි පවසා ඇයගේ අවශ්‍යතා ඉටු කර දුන්න. එපමණක් නොව දිළිඳු දුප්පත් නිවසකින් තත්වයෙන් අඩු කල්ගත වීමේ හේතුවෙන් සුවදහි යම් වෙනස්වීමක් ඇති වූ තෙල් දමා පිසින ලද ආහාරයක් අනුභව කිරීම සඳහා කැඳවීමක් ලැබුනද එයට සහභාගි වී එම ආහාර අනුභව කළහ. එතුමා වරක් මෙසේ පැවැසූහ. මට ප්‍රමිතියෙන් අඩු තත්වයේ ආහාරයක් තෘ්‍යාගයක් ලෙස ප්‍රධානය කළද එය මම භාර ගනිමි. ඒ සඳහා ආරාධනාවක් ලැබුනු කළ එයට සහභාගි වෙමි. එතුමාණන්ට අයිති වටිනා පලිහක් යුදෙව්වෙක් වෙත උගසට තබන ලදි. එතුමාගේ විශේෂ්වය දක්වා එය නැවත බේරා ගැනීමට තරම් ධන ශක්තියක් එතුමාට නොතිබිණි. එතුමා කුඩා දරුවන්හට ආදරය කරුණාව දැක්වූහ. තවද ඔවුන් සමග එකතු වී කෙළි සෙල්ලම්ද කළේය. අනස් (රලි) තුමාණන් මෙසේ දේශනා කළහ. මුහම්මද් නබි (සල්) තුමාණන් මෙන් පවුලේ ඥාතීන් සමග සුභදව කටයුතු කළ වෙන කිසිවකුෙ මම දුටුවේ නැත. එතුමා කුඩා දරුවන් අතරට පැමිණ ඔවුන්ට සලාම් ආශිර්වාද කිරීම පුරුද්දක් කර ගත්හ.





නබි (සල්) තුමාණන් සිය නිවසේදී සහ නිදාගැනීමේදී කටයුතු කළ ආකාරය ගැන මගපෙන්වන්නවීම

නබි තුමාගේ නිවාස තනා තිබුනේ මැටිවලින්ය. එහි වහලය තනා තිබුනේ ඉඳි අතු වලිනි. ඒවා ඉතා කුඩා සහ ඉඩ කඩ අඩු ඒවාය. (එම නිවෙස් කොතරම් කුඩා ද යත් නබි (සල්) තුමාණන් රාත්‍රි කාලයේදී සලාත් ඉටු කරනමින් සිටියදී සුප්ප් කරන විට සුප්ප් කිරීමට පහසුවන ආකාරයට ආඉෂා තුමිය ඇයගේ දිග හැරී තිබුණු පාදය හකුලා ගත්තාය. නැවැත නබි (සල්) තුමාණන් නැගීමට සිටින විට පාදය දිග හැරියාය. එතුමාණන්ගේ සිය දැනින් නිවස ඇතුළත්තයේ වහල ස්පර්ශය කරන්නට හැකි පමණට ඉතා කුඩාවට සකස් වී තිබිණි. එතුමාණන් සිවාකයෙන් දත් පිරිමදිමින් නිවසට ඇතුළුවූ අතර ඇතුළේ විමේදී එහි සිටින අයට සලාම් පැවැසූහ. එසේ සලාම් පවසා සිටියේ නිදියමින් සිටින අයට හිරිහැරයක් නොවන පරිදි සහ නින්දෙන් අවදි වී සිටින අයට ඇසෙන පරිද්දෙන්ය. තවද පහත සඳහන් පරාර්ථනාව නිවසට ඇතුළේ විමේදී පාරායනය කළහ. තවද මෙසේ ද පැවැසූහ. කෙනෙකු තම නිවසට අතුළේ විමේදී මෙසේ පවසනු මැනව.

«اللهم إني أسألك خير المولج وخير المخرج بِسْمِ اللَّهِ وَبِحَنَّا وَبِسْمِ اللَّهِ خَرَجْنَا وَعَلَى اللَّهِ
رَبَّنَا تَوَكَّلْنَا».

ඔබේ ආදරවන්ත නබි ﷺ සමඟ සුන්දර දවසක්

“අල්ලාහුම්ම ඉන්නී අස්අලුක හයිරල් මව්ලිජ් වහයිරල් මහ්රිජ් බිස්මිල්ලාහි වලජ්නා වබිස්මිල්ලාහි හ:රජ්නා වඅලල්ලාහි රබිබිනා තවක්කල්නා.”

තේරුම: යා අල්ලාහ් ඔබගෙන් යහපත් ලෙස ඇතුල්වීමට සහ යහපත් ලෙස පිටවීමට අයදා සිටිමි. අල්ලාහ්ගේ නාමයෙන් ඇතුල්විමු. අල්ලාහ්ගේ නාමයෙන් පිටත්වන්නෙමු. අපේ පරමාධිපතියාණන් වන අල්ලාහ් කෙරෙහි (අපගේ සියලු කාර්යයන් පවරා) විශ්වාසය තබමු. (සනීහුල් ජාමිහ්)

තවද මෙසේ පැවැසුහ. කෙනෙකු නිවසට ඇතුල් වීමේදී සහ කෑම අනුභව කිරීමේදී අල්ලාහ් මෙනෙහි නොකළේ නම් ඔහු නිවසේ ලැගුම් ගැනීමේදී සහ කෑම අනුභව කිරීමේදී ෂයිතාන් ඔහු සමඟ කොටස් කරුවෙකු ලෙසින් සම්බන්ධ වෙනු ඇත.

නබි (සල්) තුමාණන් සිය නිවසින් බැහැරව යන විට පහත සඳහන් ප්‍රාර්ථනය පාරායනය කළහ.

«بِسْمِ اللَّهِ تَوَكَّلْتُ عَلَى اللَّهِ لَا حَوْلَ وَلَا قُوَّةَ إِلَّا بِاللَّهِ».

“බිස්මිල්ලාහි තවක්කල්තු අලල්ලාහි වලාහවිල වලාකුවිචත ඉල්ලාබිල්ලාහි”

තේරුම: අල්ලාහ්ගේ නාමයෙන් (පිටත්වෙමි), මගේ කාර්යයන් සියල්ල සම්පූර්ණයෙන් අල්ලාහ් වෙත භාරකර ඔහුවම විශ්වාස කරමි. තවද අල්ලාහ් හැර වෙනත් කිසිම ශක්තියක් හෝ බලයක් නැත. (අබු දාවුද්, නිර්මදි)

«اللَّهُمَّ إِنَّا نَعُوذُ بِكَ أَنْ نُضِلَّ أَوْ نَزِلَّ أَوْ نَظْلَمَ أَوْ نُنْظَمَ أَوْ نَجْهَلَ أَوْ يُجْهَلَ عَلَيْنَا».

“අල්ලාහුම්ම ඉන්නා නවුද් බික අන් නදිල්ල අවි නසිල්ල අවි නද්ලිම අවි නුද්ලම අවි නජ්හල අවි යුජ්හල අලෙයිනා.”

තේරුම: යා අල්ලාහ් අප මංමුළාවීම හෝ අප අවමානයට ලක්වීම

හෝ අසාධාරණය කිරීම හෝ අප අසාධාරණයට ලක්වීම, අප මන්ද බුද්ධිකයකු වීම හෝ මන්ද බුද්ධිකයකු බවට පත්කරනු ලැබීම යනාදියෙන් අපව ආරක්ෂා කරනු මැනව. (අන්තිර්මිදී)

තවද මෙසේ පැවැසුහ: කෙනෙකු විසින් “බිස්මිල්ලාහි තවක්කල්තු අලල්ලාහි වලාහවිල වලාකුවිවත ඉල්ලා බිල්ලාහ්” යනුවෙන් පවසන්නේ නම් ඔහුට මෙසේ පවසනු ලැබේ. ඔබට අල්ලාහ්ගේ යහමග, සියලු ආශීර්වාද සහ සුරක්ෂිතභාවය ලැබී ඇත. ෂයිතාන් ඔහුට නපුරක් කිරීමෙන් වැළැකී සිටිනු ඇත.

නබි (සල්) තුමාණන් සිය නිවසෙහි එදිනෙදා කටයුතු පවත්වාගෙන ගියේ කෙසේ ද යනුවෙන් ආඉෂා (රළු) තුමියගෙන් විමසන ලදී. එවිට එතුමිය මෙසේ පැවැසුවාය. එතුමාණන් පවුලේ සමාජිකයින්ගේ කටයුතුවටලට සහයෝගය දෙමින් සිටියහ. අදාන් හෙවත් සලාතය සඳහා අරාධනය ශ්‍රවණය කළ විට නිවසින් පටන් වූහ. තවද සාමාන්‍ය මිනිසෙකු ලෙස කටයුතු කළහ. එතුමාගේ ඇඳුම් එතුමා විසින්ම සෝදා ගත්හ. බැටළුවන්ගේ කිරි දෙවීමේ කටයුතු වල නිරත වූහ. එතුමාගේ වැඩ කටයුතු එතුමා විසින්ම කරගන්නා ලදී. පවුලේ උදවියට යහපත් කෙනෙකු විය. පවුලේ උදවිය සමග එතුමාගේ හැසිරීම ඉතා අලංකාර විය. රාත්‍රි සමයේදී ආඉෂා තුමිය සමග සුරතල් වෙමින් එතුමිය කියනා දිග කතා බහට බාධා නොකර එතුමියට ආලය දක්වමින් සවන් දුන්හ.

තවද ආඉෂා සමග ක්‍රීඩා කටයුතුවල යෙදුනු අවස්ථාද දක්නට ලැබුණි. වරකදී එතුමාණන් ජයග්‍රාණය කළ අතර තවත් විටකදී ආඉෂා තුමියට ජය ලබා ගැනීමට සැලැස්සුවේය. ඊද් අවුරුදු දවස්වල පවත්වන ලද දුනු හා ඊතල විදීමේ හරඹ නරඹන්නට ආඉෂා තුමියට ආශාවක් ඇති වූ විටක එතුමියට ඒවා සිත් සේ නරඹන්නට ඉඩ හැර එම හරඹ අවසානය තෙක් එතුමියගේ පිටි පසින් සිටියේය. සාමාන්‍ය මනුෂ්‍යයකු වශයෙන් කටයුතු කළේය. (එතුමාගේ බිරිඳ වූ) සෆියියා සමග ඔටුවකුගේ පිට

මධ්‍යම ආදර්ශන නවීන සමග සුන්දර දවසක්

නැග ගමන් කිරීමට සූදානම් වීමේදී එතුමාණන්ගේ කර උඩ ඇයගේ පාදය තබා ඔටුවාගේ පිට උඩ නැගීමට සහයෝගය ලබා දුන්නේය. තම බිරින්දෑවරුන්ගේ ගැටළු ප්‍රශ්න වලට මුහුණ දීමේදී ඒවා දරාගත් අවස්ථා එමටය. පවිලේ කටයුතු වලදී ඉතා ඉවසිලිමත්ව කටයුතු කළ අතර සිටි භාර්යාවන් නිතර සතුටින් තබා ගත්හ. එතුමාගේ නිදි යහන් සහ කොට්ටය ඉඳි අතු වලින් වියන ලද්දක් විය. සමහර විට වියන ලද ඉඳි අතු වල සළකුණු එතුමා ගේ උත්තරීතර වූ ශරීරයෙහි දිස් විය.

නිදාගැනීමට පෙර නබි (සල්) තුමා විසින් පාරායනය කළ පරාර්ථනා (අල්ලාහ්ගේ දූතයාණෝ නිදි යහනට ගිය විට) තම අත්දෙක එකට තබා (අල්ලට) පිඹ පසුව බිස්මිල්ලා නිර් රහ්මානිර් රහිම් (අල්ලාහ්ගේ නාමය ආමන්තරනය කරමින්) පවසා ඒ මත 1. කුල් හුවල්ලාහු අහද් 2. කුල් අලාදු බිරබිබිල් ෆලක් 3. කුල් අලාදු බිරබිබින් නාස් යන සූරා තුන පාරායනය කර නිස, මුහුණ තමන්ට හැකි තරමින් ශරීරයේ අනෙකුත් ස්ථාන තම දෙඅතින් පිරිමැදුහ. (මෙසේ තුන්වරක් එතුමාණෝ කළහ) (මූලාශ්‍ර: ඩුහාරි, මුස්ලිම්)

පසුව පහත සඳහන් දුආ ප්‍රාර්ථනය පාරායනය කළහ

«الْحَمْدُ لِلَّهِ الَّذِي أَطْعَمَنَا وَسَقَانَنَا وَكَفَانَا وَأَوَانَا فَكَمْ مِّنْ لَّا كَافٍ لَهُ وَلَا مُؤْمِرٍ.»

“අල්හම්දු ලිල්ලා නිල්ලදී අත්අමනා වසකානා වකෆානා වආවානා ෆකම් මිම්මන් ලා කාෆිය ලහු වලා මු:විය.”

තේරුම: අපට කෑම හා බීම සපයාදී අපට ප්‍රමාණවත් දෑ ලබාදුන්නාවූද අපට ගෞරවය ලබාදුන්නාවූද අල්ලාහ්ටම සියලු ප්‍රශංසා හිමිවේවා. (කුමක් නිසාද යත්) බොහෝ අයට පරමාණවත් දෑ හා සෙවණක්ද නොමැත. (මුස්ලිම්)

තවද නබිතුමාණෝ නිදාගැනීමට සූදානම්වී තම දකුණු අත කම්මුල

පහළට තබා මේ පුර්වනාව කළහ.

«اللَّهُمَّ قِنِي عَذَابَكَ يَوْمَ تَبْعَثُ عِبَادَكَ».

අල්ලාහුම්ම කිනි අදාබක යවීම තබාගෙන ඉබාදක

තේරුම: යා අල්ලාහ් ඔබේ වහලුන් නැගිටුවනු ලබන දිනයේ ඔබේ දඬුවම නමැති වේදනාවෙන් මාව ආරක්ෂා කරනු මැන.

පසුව පහත සඳහන් පුර්වනය පාරායනය කළහ.

«بِاسْمِكَ اللَّهُمَّ أَمُوتُ وَأَحْيَا».

“බිස්මිකල්ලාහුම්ම අමුතු වඅන්යා.”

තේරුම: යා අල්ලාහ් ඔබේ නාමයෙන් මරණයට (නින්දට) පත්වෙමි. ඔබේ නාමයෙන්ම ජීවය ලබමි. (බුහාරි, මුස්ලිම්)

පසුව දකුණු පැත්තට හැරී මෙම පුර්වනය කළහ.

«اللَّهُمَّ أَسَلَمْتُ نَفْسِي إِلَيْكَ وَفَوَّضْتُ أَمْرِي إِلَيْكَ وَأَلْجَأْتُ ظَهْرِي إِلَيْكَ رَهْبَةً وَرَغْبَةً إِلَيْكَ لَا مَلْجَأَ وَلَا مَنْجَا مِنْكَ إِلَّا إِلَيْكَ آمَنْتُ بِكِتَابِكَ الَّذِي أَنْزَلْتَ وَبِنَبِيِّكَ الَّذِي أَرْسَلْتَ».

“අල්ලාහුම්ම අස්ලමතු නග්සි ඉලෙයික වගවිචල්තු අමරි ඉලෙයික වඅල්ජඃතු ලහ්රි ඉලෙයික රග්බතත් වරහ්බතත් ඉලෙයික ලා මල්ජඅ වලා මන්ජා මින්ක මින්ක ඉල්ලා ඉලෙයික ආමන්තු බි කිතාබිල්ලදි අන්සල්ත වනබිසිසිකල්ලදි අර්සල්ත.”

තේරුම: යා අල්ලාහ් මගේ ප්‍රාණය ඔබ දෙසට යොමු කළෙමි. මාගේ සියලු කටයුතුද ඔබ වෙතට යොමු කළෙමි. මගේ පිට (කොන්ද) ද ඔබ දෙසට යොමු කළෙමි. ඒ ඔබේ දායාදයන්ට ආශා කරමින් හා දඬුවමට බියෙන්ය. යා යුතු තැනක් නැත. ඔබ වෙත පැමිණීම හැර යා හැකි වෙනත් තැනක් නැත. ඔබ විසින් පහළ කළාවූ ධර්මයද ඔබ විසින්

ඔබේ ආදරවන්ත නබි ﷺ සමඟ සුන්දර දවසක්

එවන ලද ඔබේ නබිවරයාණන්ද මා විශ්වාස කළෙමි.

එසේ පවසා මරණයට පත්වූවෙකු ධර්මයේම මිය යනු ඇතැයි නබි තුමාණෝ පැවසූහ.

තවද පහත සඳහන් ප්‍රාර්ථනය පාරායනය කළහ.

«اللَّهُمَّ خَلَقْتَ نَفْسِي وَأَنْتَ تَوَفَّاهَا لَكَ مَمَّا هِيَ وَمَحْيَاهَا إِنَّ أَحْيِيئَهَا فَاحْفَظْهَا وَإِنْ أَمَتَهَا فَاعْفُ رَهَا اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْعَافِيَةَ».

“අල්ලාහුමිම හලක්ක නග්සි වඅන්ත තවග්තාහා ලක මමාතුහා වමන්යාහා ඉන් අභ්යෙය්තහා ගභ්ගල්හා වඉන් අමන්තහා ගග්ගිර්ලහා අල්ලාහුමිම ඉන්නි අස්අලූකල් ආගියා.”

තේරුම: යා අල්ලාහ් සත්‍ය වශයෙන්ම මගේ ප්‍රාණය මැවූයේ ඔබය. එය (නිදාගන්න සලස්වා) ආපසු කරගන්නේද ඔබය. මරණය හා ජීවත්වීම ඔබ සතුය. ඔබ එය ජීවත්කරවන්නේ නම්, එය ආරක්ෂා කරනු මැන. මරණයට පත් කරවන්නේ නම්, සමාව ලබා දෙනු මැන. යා අල්ලාහ් මම ඔබෙන් මනා ගරීර සෞඛ්‍යයක් පතමි. (මුස්ලිම්, අහ්මද්)

නබි (සල්) තුමාණන් අල්කුර්ආනයේ පහත සඳහන් වගන්ති පාරායනය කිරීමකින් තොරව නින්දට ගියේ නැත. එම වගන්ති මෙසේය.

- 1. සුරතුල් සජදා 2. සුරතුල් මුල්ක් 3. ආයතුල් කුර්සි 4. සුරතුල් බකරා පරිච්ඡේදය අවසාන වගන්ති කිහිපය.

පසුව පහත සඳහන් ප්‍රාර්ථනය පාරායනය කළහ.

«بِاسْمِكَ رَبِّ وَضَعْتَ جَنبِي وَبِكَ أَرْفَعُهُ إِنَّ أَمْسَكْتَ نَفْسِي فَارْحَمْهَا وَإِنْ أَرْسَلْتَهَا فَاحْفَظْهَا بِمَا تَحْفَظُ بِهِ عِبَادَكَ الصَّالِحِينَ».

“බිස්මික රබ්බි වලෑතු ජන්බි වබික අර්ගලහු ඉන් අමිසක්ක නග්සි ගර්හමිහා වඉන් අර්සල්තහා ගභ්ගල්හා බිමා තභ්ගලූ බිහි ඉබාදකස් සාලිහින්.”

තේරුම - මගේ පරමාධිපතියාණෙනි, ඔබේ නාමයෙන් මගේ සිරුර පැදුරේ (නිදියහනේ) තබමි. ඔබේ නාමයෙන්ම එය ඔසවමි. මගේ ප්‍රාණය ඔබ (අල්ලාහ්) ආපසු ගත්තේ නම් එයට ඔබේ කරුණාව යොමු කරනු මැන. එය ඔබ අත්හරින්නේ නම්, (ජීවත් වීමට සලස්වන්නේ නම්) ඔබේ හිතවත් දාසයන් සුරකින ආකාරයෙන් එයද සුරකිනු මැන. (බුහාරි, මුස්ලිම්)

එතුමාණන් මෙසේද පාරායනය කළහ.

«اللَّهُمَّ فَاطِرَ السَّمَوَاتِ وَالْأَرْضِ عَالِمِ الْغَيْبِ وَالشَّهَادَةِ لَا إِلَهَ إِلَّا أَنْتَ رَبَّ كُلِّ شَيْءٍ وَمَلِيكُهُ أَعُوذُ بِكَ مِنْ شَرِّ نَفْسِي وَمِنْ شَرِّ الشَّيْطَانِ وَشَرِّ كِه».

“අල්ලාහුම්ම ආතිරස් සමාවානි වල් අර්ලි ආලිමුල් ගයිබි වෂ්ෂහාදනි රබ්බකුල්ල ෂෙයිඉන් වමලිකහු අලාදු බික මින් ෂර්රි නග්සි වමින් ෂර්රිෂ් ෂෙයිතානි වෂ්ච්කිහි.”

තේරුම: සැඟවුන හා නොසැඟවූ සියල්ල දන්නාවූද අහස් හා පොළොව මැවූවාවූද යා අල්ලාහ් ඔබ සියලු දැනි පරමාධිපතිය. නියතවශයෙන්ම නැමදුමට සුදුස්සා ඔබ හැර අන් කිසිවෙක් නොමැත. අපේ හදවතේ ඇති පාප සිතුවිලි හා ෂෙයිතාන්ගෙන් ඇතිවිය හැකි හානියෙන්ද, ඔබට යමක් සමාන කිරීමෙන්ද, ඔබෙන් ආරක්ෂාව පතමි. (අබු දාවුද්, තිර්මිදි)

«اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ ، كَمَا صَلَّيْتَ عَلَى إِبْرَاهِيمَ ، وَعَلَى آلِ إِبْرَاهِيمَ ، إِنَّكَ حَيُّدٌ مُجِيدٌ ، اللَّهُمَّ بَارِكْ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ ، كَمَا بَارَكْتَ عَلَى إِبْرَاهِيمَ وَعَلَى آلِ إِبْرَاهِيمَ ، إِنَّكَ حَيُّدٌ مُجِيدٌ»

“අල්ලාහුම්ම සල්ලි අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා සල්ලසිත අලා ඉබ්රාහිම් වඅලා ආලි ඉබ්රාහිම් ඉන්නක හමිදුම් මජ්ද්, අල්ලාහුම්ම බාරික් අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින්

ඔබේ ආදරවන්ත නබි සමඟ සුන්දර දවසක්

කමා බාරක්ක අලා ඉබිරාහිම වඅලා ආලි ඉබිරාහිම ඉන්නක හමිදුම් මජ්ද්.”

තේරුම: යා අල්ලාහ්! ඉබිරාහිම් තුමා හා එතුමාගේ පවුලේ අයට ශාන්තිය පහළ කළා සේම මුහම්මද් තුමා හා එතුමාගේ පවුලේ අයටද ශාන්තිය පහළ කරත්වා. යා අල්ලාහ්! ඉබිරාහිම් තුමා හා එතුමන්ගේ පවුලේ අයට ආශිර්වාද කළාසේම මුහම්මද් තුමාට හා එතුමාගේ පවුලේ අයටද ආශිර්වාද කරත්වා. සත්‍ය වශයෙන්ම ඔබ ප්‍රශංසා ලැබිය යුත්තාය. (ඔබ) කීර්තිමත්ය.

අපගේ ස්වාමීනි, අපගේ ප්‍රේමවන්තයා වන ඔබගේ දූතයා දෙස බැලීමට හෝ ඔහු සමඟ හිඳගෙන මෙලොවදී ඔහුගේ ඇසුර හුක්නි විඳීමට අපට නොහැකි වූ බැවින්, මතු ජීවිතයේ දී අපට මෙය අහිමි නොකරන්න. අපට ස්වර්ගයේ ඔහුට සමීප වීමට ඉඩ දී ඔහු දෙස බලා කතා කිරීමේ සතුට අපට ලබා දෙන්න. අපට ඔහුගේ තටාකයේ සිටීමට ඉඩ දෙන්න, පසුව අපට කිසිදා පිපාසයක් දැනෙන්නේ නැති එම තටාකයෙන් අපට පානයක් ලබා දෙන්න. විනිශ්චය දිනයේදී ඔහුගේ මැදිහත් වීම අපට ලබා දෙන්න. අපගේ ස්වාමීනි, ඔහුගේ සුන්නාත්ව පිළිපැදීමටත්, ලොකු කුඩා සියලු කාරණාවලදී ඔහුව අනුකරණය කිරීමටත් අපට මඟ පෙන්වන්න. අපගේ දෙමාපියන්ට, දරුවන්ට සහ සියලු මනුෂ්‍ය වර්ගයාට වඩා ඔහු සහ ඔහුගේ සුන්නාව අපට ප්‍රිය කරවන්න. ඔහුට අල්-වසීලාව සහ පරිපූර්ණ ගුණය ලබා දෙන්න. තවද ඔබ ඔහුට පොරොන්දු වූ ගෞරවනීය ස්ථානයට ඔහුව ඔසවා තබන්න. ඔබ සැමවිටම ඔබගේ පොරොන්දුව ඉටු කරන්නාය.

කර්තෘ:

අබු කාලිද් අයිමන් බින් අබ්දුල් අසිස් අබාන්මි



IslamHouse.com

 islamhouse.com  - sinhalese  islamhouse.com/si/

For more details visit
www.GuideToIslam.com



contact us :Books@guidetoislam.com

 Guidetoislam.org  Guidetoislam1  Guidetoislam  www.Guidetoislam.com

جمعية الدعوة والإرشاد وتوعية الجاليات بالربوة

هاتف: +966114454900 هاكس: +9661144970126 ص ب: 29465 الرياض: 11457
P.O.BOX 29465 RIYADH 11457 TEL: +966 11 4454900 FAX: +966 11 4970126



OFFICERABWAH





International Organization for Standardization
ISO

9001



osoulcenter



www.osoulcenter.com

To Download This Book, please Visit:



OSOUL
STORE

osoulstore.com

